

තුළුවන්තයින්හට භැංා තහන දුල්වන්නට

සත්‍යයෙහි අරුණෝදය



පූජ්‍ය අලවිලේ අනෝමදස්සි ස්වාමීන් වහන්සේ

ප්‍රජාවන්තයින් හට නැතු පහත් දැල්වන්නට

සිත්තයෝගී අරුණෝදය

පූජ්‍ය අලවිවේ අනෙකුමදස්සි ස්වාමීන් වහන්සේ

සබ්බ දානං ධම්ම දානං පිළාති

පුරුම මුද්‍රණය - 2016 වෙසක් මස
දෙවන මුද්‍රණය - 2017 මැයින් මස

පොන් පිළිබඳ සියලු විමසීම්

077-0136809 - කුඩාන් මහතා, කැකිරාව

071-0548449 - තරුණ මහතා, මාතලේ

071-6186910 - බුද්ධික මහතා, නාරම්මල

070-3070758 - රස්ස මහතා, හොරණ

077-3818758 - ධර්මතුංග ද්‍රව්‍යන්ඩස්කර මහතා, මාතලේ

Facebook: [www.fb.com/AlawweAnomadassiThero/](https://www.facebook.com/AlawweAnomadassiThero/)

Email: alawweanomadassithero@gmail.com

ධර්ම දානය සඳහා තොම්ලේ බෙඳු හර්ම පිණිසයි

පිළුම

මගේ ගාස්තා වූ නිලව්ගරු බුද්ධජාතාන් වහන්සේටත්,
සුපිරිසිඳ බුද්ධවදන මෙය යැයි මග එළිකරමීන්
මා හට පැවිණි උපසම්ප්‍රාව බ්‍රාහ්මන් ගුරුදේවිදන්ටත්,
ගොතම සභුන් ලංදි ගාචක ගාචිකාචන්ටත්,
ගොරවයෙන් පිළින උපහාරයකි.

භාෂ්‍යත්වම

මෙට වසර 2640 කට පෙර ලොව පහළ වූ සිද්ධාර්ථ ගොතම බෝසතාණන් වහන්සේ වසර 2605 කට පෙර සියල් කෙලෙසුන් නසා සම්මා සම්බුද්ධ බවට පත්වූ සේක. එතැන් පටන් පන්සාලිස් වසක් පුරා තුවණැති දෙවිම්නිසුන්ට යථාර්ථය පෙන්වාදීම නිසා එකල පිනැති මිනිසුන් ධර්මය අවබෝධ කොට සසරින් එතෙර වූහ.

මිහිදු මහරහතන් වහන්සේගේ ආගමනයෙන් ශ්‍රී ලංකාද්වීපයට ශ්‍රී සද්ධර්මය ලැබුණු අතර ඉන් ප්‍රයෝගන ලැබ නිවීමට පත් වූ උතුමන් ද සිටියහ. එසේ ශ්‍රී ලංකාද්වීපයේ ස්ථාපිත වූ ශ්‍රී සද්ධර්මය දීර්ස කාලයකට පසු තැවත බැබලෙන යුගයක් අද උදාවී ඇත.

වසර 50-60 කාලයක සිට තුවණැති සත්පුරුෂයින් කිහිපයදෙනෙකු විසින් පිරිසිදු බුද්ධ වචනය හදාරා, ඒ විවර කරගත් මගහි හැසිරෙමින්, එම දහම තුවණැති ග්‍රාවකයන් හට දේශනා කිරීමත්, ග්‍රාවකයින් ඒ මග ගැනීමත් මෙම පිළිදීමට බොහෝ සේ බලපෑහ. ඒ උතුමන්ගේ විවරණ තුළින් සහ සැබෑ බුද්ධ වචනය හැදැරීම තුළින් තුවණැති ඔබට මේ ධර්මය ගැනීමට අවශ්‍ය වන අයුරින් මේ දහම විවරණය සකස් කොට ඇත.

එම නිසා අතක්කාවර වූ මේ ධර්මය (තරකයට ගෝවර නොවන අතර) තුවණැති මිනිසුන්ට පමණක් තමන්ගේ ප්‍රයාව හසුරුවා සැබෑ බුද්ධ වචනය තුළින් දහම මග විවර කරගෙන නිවී සැනසීමට මේ දහම පරියාය උපනිශ්චය කර ගනිත්වා!

තෙරුවන් සරණයි!

මෙයට,
අලවිවේ අනෝමදස්ස ස්වාමින් වහන්සේ.
ඩ්.ව. 2560 වූ වෙසක් මස

ଶୈଖିତ ଯର୍ପିଲାଙ୍କ ଜୋଧନ
ନୁହନୁହନେତି ମନିଷନ୍ ହାର
ଜନନୀଯଣି ଆରଦେଶ୍ୱରଙ୍କାଳୟ
ଧୂକ ଗେତ୍ରିମ ଚାନ୍ଦିଲା.....

නමෝ බුද්ධය!

“වක්‍රුං හික්බලේ අනිච්චිතයෙහාවි, සොතං අනිච්චිතයෙහාවි විපරිනාමී අක්‍රේයෙහාවි, සාතං අනිච්චිතයෙහාවි අක්‍රේයෙහාවි, පිටහා අනිච්චිතයෙහාවි අක්‍රේයෙහාවි, කායෝ අනිච්චිතයෙහාවි විපරිනාමී අක්‍රේයෙහාවි, මතෙන් අනිච්චිතයෙහාවි විපරිනාමී අක්‍රේයෙහාවි”

“යො හික්බලේ ඉමෙ ධම්මේ එව්ව සඳේහන්ති අධිමුවිවති. අයා වුවිවති සඳේළුනුසාර් ඔක්කන්තො සම්මත්ත නියාම් සජ්පූර්සහුම් ඔක්කන්තො විතිවත්තො පුටුර්පහනුම් අහඩ්ඩේ තං කම්මම් කාතුණ යං කම්මම් කත්වා නිරයා වා තිරවිඡානයෙනිං වා පෙත්තිවිසයා වා උපප්‍රේරෙයා. අහඩ්ඩේ ව තාව කාලුණ කාතුණ යාව හ සොතාපත්තිව්ලං සවිපිශ්චරෝති”

“යස්ස බො, හික්බලේ, ඉමෙ ධම්මා එව්ව පක්‍රේයෙහුය මත්තසො නිර්ස්ඩානං බමත්ති. අයා වුවිවති ධම්මානුසාර් ඔක්කන්තො සම්මත්තනියාම් සජ්පූර්සහුම් ඔක්කන්තො විතිවත්තො පුටුර්පහනුම්. අහඩ්ඩේ තං කම්මම් කාතුණ යං කම්මම් කත්වා නිරයා වා තිරවිඡානයෙනිං වා පෙත්තිවිසයා වා උපප්‍රේරෙයා, අහඩ්ඩේ ව තාව කාලුණ කාතුණ යාව හ සොතාපත්තිව්ලං සවිපිශ්චරෝති”

“යො හික්බලේ, ඉමෙ ධම්මේ එව්ව පජානාති එව්ව පස්සති, අයා වුවිවති සොතාපත්තො අවිනිපාතධම්මො නියතො සම්බාධිපරායතොති”

වක්‍රු සුත්තං ස.නි 111

“මහණෙනි, අැස අනිත්‍යයි. වෙනස් වේ. අනාය ස්වභාවයට පත්වේ. කන අනිත්‍යයි. වෙනස් වේ. අනාය ස්වභාවයට පත්වේ. නාසය අනිත්‍යයි. වෙනස්වේ. අනාය ස්වභාවයට පත්වේ. දිව අනිත්‍යයි. වෙනස් වේ. අනාය ස්වභාවයට පත්වේ. කය අනිත්‍යයි. වෙනස් වේ. අනාය ස්වභාවයට පත්වේ. මනස අනිත්‍යයි. වෙනස් වේ. අනාය ස්වභාවයට පත්වේ.”

මහණෙනි, යමෙක් මේ ධර්ම ස්වභාවය ගැන ගුද්ධාවෙන් බැස ගතිද, ඔහු ගුද්ධානුසාරී වේ. සම්මත්ත නියාමයට බැසගත්තේ වෙයි. සත්පුරුෂ භූමියට බැසගත්තේ වෙයි. පෘථිජන භූමිය ඉක්මවුයේ වෙයි. යම් කර්මයක් කොට තිරයේ තිරිසන් ලොව ප්‍රේත ලොව උපදිද ඒ කර්මය කිරීම අහවා වේ. සොතාපන්න එලය සාක්ෂාත් නොකර කළුරිය කිරීම අහවා වේ.

මහණෙනි, යමෙක් මේ ධර්ම ස්වභාවය කොරහි ප්‍රයාවෙන් සූපු වශයෙන් බැසගතිද, ඔහු ධම්මානුසාරී වෙයි. සම්මත්ත නියාමයට බැස ගත්තේ වෙයි. සත්පුරුෂ භූමියට බැසගත්තේ වෙයි. පෘථිජන භූමිය ඉක්ම වුයේ වෙයි. යම් කර්මයක් කොට තිරයේ තිරිසන් ලොව ප්‍රේත ලොව උපදිද, ඒ කර්මය කිරීම අහවා වේ. සොතාපන්න එලය සාක්ෂාත් නොකාට කළුරිය කිරීම අහවා වේ. මහණෙනි, යමෙක් මේ ධර්ම ස්වභාවය එලෙස දතිද, එලෙස දතිද, ඔහු සොතාපන්න වේ. ඒකාන්තයෙන්ම අවබෝධ කළා වේ. තිරයට නොවැවෙයි.

ඉහත සඳහන් වූයේ බුදුරජාණන් වහන්සේ දේශනා කොට වඳා උතුම් බුද්ධ වචනයකි. ගුද්ධානුසාරී ධම්මානුසාරී සොතාපන්න වීම ගැන විවරණයකි එහි පැහැදිලි වෙන්නේ. මේ සුම්භිරි දහම ගැන විවරණය කරන්නට මත්තෙන්, මේ සුන්දර ස්වභාවය පත්වන්නට ඇති උවදුරු ගැන විවරණය අනිවාර්ය වේ. එම නිසා ඒ ගැන අවධානය යොමු කර බලමු. මේ දෙසුමේ පැහැදිලි කිරීමට කරුණු සතරක් තිබේ. එනම්,

ධර්මයන්හි ස්වභාවය
ගුද්ධානුසාරී වීම
ධම්මානුසාරී වීම
සොතාපන්න වීම

සංසාරයේ තිබෙන අනේක දුක් තේරුම් ගෙන එම දුකින් නිදහස් වීමට වෙර දුරු අය අද මෙන් අතීතයේද බොහෝ සිටියේ වෙයි. එනමුත් නිවැරදිව එය වචන නොගෙන යන ගමනත් ඇති නිසා ඒ අය කාටත් එය වැළකී ගියේය. මෙයට ආගම් හේදයක් නොවිය. මනුලොව උතුම් මිනිසා පහළ වන්නට මත්තෙහිද, දුකින් නිදහස්වීමට වෙර දුරුවේ එහි ඇති භයානකත්වය වැටුහුන නිසාවෙනි. ඒ උතුම් මිනිසා පහළ වූ විත් නිවැරදිව දහම වචන නොගත් අය වෙර

දරන්නේ බුදුරජාණන් වහන්සේ පහළ වන්නට පෙර, වෙර දුරු අය ලෙසටමය. සසරදුක කෙලවර කිරීම එතරම් පහසු කරුණක් වූයේ නම් තැවත බුදුවරු ලොව පහළ වන්නේ කුමකටද? යථාර්ථය වටහාගෙන දුකින් නිදහස්ථීමට එතරම් අසිරුය. මේ ගැන විකක් සිතා බලන්න.

අප මහ බෝසතාණෝ මනුලොව පහළ වන්නට මත්තෙහිද, ආලාරකාලාම, උද්ධකරාමපුත්ත වැනි අයත් තවත් බොහෝ පිරිසක් ගිහිගෙය අතහැර ගුමණ වෙස් ගත්තේ මේ සසරේ ඇති හයානකත්වයෙන් මිදි නිවන පසක් කිරීමටය. එපමණද නොව වත්මන් සමයේද භාරත දේශයේ සංජිවරු අපමණ සමාධි සමාජත්ති ලබාගනීමින් සෞයන්නේ ඒ උතුම් නිවනමය.

ඒ අය සෞයන ආකාරයට නොදෙවෙනිව බුදුරජාණන් වහන්සේගේ ගුවකයින් යැයි කියා ගත්තා අයද ඒ අයුරින්ම නිවන සෞයයි. එනමුත් ඒ කිසිවෙකුට කොපමණ කාලයක් සෙවිවත් නිවනක් නම් නොලැබේයි. එයට හේතුව වන්නේ නිවන අවශ්‍ය වූවත් සෞයන කුමය වැරදි තිසාය. මූලින්ම කළ යුත්තේ නිවන ලැබීමට යමක් කිරීම නොව, නිවන ලබනා කුමය තේරුම් ගැනීමයි.

“එළදෙනගෙන් කිරී ගන්න ඕන කම තිසා කොපමණ වෙහසී අං දෙකෙන් ඇදේදත් කිරී නම් කවදාවත් නොලැබේයි. ඒ තමුත් කිරී ලැබෙන තැන යමෙක් සෞයා ගෙන තනඩුරුල්ල මිරිකපු සැනින් කිරී ලැබේයි.”

මේ උපමාව අපගේ ගාස්තාන් වහන්සේ පෙන්වා වදාල සේක. අද සෞයන නිවනත් අං දෙකෙන් කිරී ලබාගැනීමට දරන තැන මෙනි. එලෙස වීමට හේතුව කුමක් විය හැකිද?

බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාල ගුනාතා ප්‍රතිසංස්ක්ත ගැඹුරු දහම් විවරණ කතාබස් නොකිරීමත්, දුනට ඇශෙන කරුණු වලින් මන්කල්පිතව ගොඩනගා ගත් නිවනක් සෙවීමට දරන උත්සාහයක්ය. සත්ව පුද්ගල සම්මුතියෙන් තොරව හේතුව්ල ධර්මය ගැන කියවෙන (ගුනාතා ප්‍රතිසංස්ක්ත) ගැඹුරු විවරණ පිළිබඳව, සඳහන් කළ උතුම් බුද්ධ වචනය විවරණය කරන විට එය පැහැදිලි වනු ඇත. ර්ව ප්‍රථම මන්කල්පිතව ගොඩනගාගත් නිවන සෞයන හැරි ගැන දැන ගතිමු. එවිට එය අතහැර දුම් තැණවත්

මිනිසෙකුට ගැඹුරු දහම් විවරණ අවබෝධ කරගෙන නිවන පසක් කළ භැකි වේයි.

මේ ගැනත් විකක් සිතා බලන්න, තමන් සිවින්නේද මේ අදහස් තුළ නොවේද කියා!

පූංචි පිනාකින් ලද මිනිසන් බව ලැබූ අපට උතුම් ධර්මය ඇසෙනු ඇති. ඒ තුළින්ම අපට සහාය ඇති හයානක කම හොඳින් වැටහි ඇති. අකුසල් කර එයින් සතර අපායට වැටෙන හැටිද, කුසල් කර සුගතියේ යන හැටිද, අරි මග අනුගමනය කොට සියලු දුකු ඉක්මවා නිවන පසක් වන හැටිද අසා ඇත්තේමු.

මේ සා හයානක සසරින් තමාට රකවරණයක් දෙන්නට එනම් ‘මම’ සතර අපායේ නොවැටී නිවන් දකින්නට කැමැත්තක් ඇති විත්තෙයි.

මෙය තමයි ධර්මය ඇසීමෙන් කෙනෙකුට ඇතිවන මූලිකම අදහස්. නමුත් මෙම අදහස් තුළ සිටි පමණින් සේෂ්තාපන්න වීමට නොහැක. තවදුරටත් ධර්මය ගැඹුරට හඳාරන්නේ නම් තුළ තියෙන කෙනෙක් මෙසේ සිතයි. ‘මම’ කියන අදහසින් තොරව හේතුව්ල පැවැත්මක් තමයි තිබෙන්නේ. තමාට රකවරණයක් දීමට නොව යථාර්ථය දැකීමයි කළ යුත්තේ. සත්ව පුද්ගල සම්මුතිය ඉක්ම වූ අනාත්ම දරුණනය දැකීමේ වැඩපිළිවෙළක් පවතින්නේය, කියන තුළ තියෙන ඇතිවේ.

තමුත් අද සමාජයේ බොහෝ අය ග්‍රද්ධානුසාරී, ධම්මානුසාරී, සේෂ්තාපන්න කියන තත්ත්වයන්ට තමන්ව රැගෙන යාමට විඛාල වීරියක් දරයි. ඒ වගේම ඒ ස්වභාවයන් මනසින් ගොඩනගාගෙන ඒ මානාකල්පිත ස්වභාවයට පත් වූවේද අපමණය. ඒ කිසිවෙක් කවදානම් යථාර්ථය දකිවේද?

‘මම’ රකගන්නට දරණ උත්සාහය අතහරින තුරාවටත්, මනාකල්පිතව ගොඩනැගුණු මාර්ගල්ල ස්වභාවයන් අතහරින තුරාවටත් නිවනක් නම් ස්ථරීය කළ නොහැක්කේමය.

‘බුදුරජාණන් වහන්සේගේ මුල්ම ධරුම දේශනාවල ‘ඔබ සෝතාපන්න වෙන්න, අරහත් වෙන්න’ කියා දේශනා කොට තිබේද? කොතැනකවත් නැත. එසේ නම් කුමක්ද වදාලේ?’

“මහණෙනි ඇස අනිත්‍යයි, එය අත්දිකින්න, සියලු සංස්කාර අනිත්‍යයි, හටගත් සියල්ල අනිත්‍යයි....” ආදී වශයෙනුයි අප තථාගතයන් වහන්සේ ඒ මිහිරි සඳහම් වදාලේ. ඒ වගේම ඒවා අනිත්‍යය වන හැරිද නැසෙන හැරිද අනාත්ම වන හැරිද යන වග, ඉතාමත් ගැහුරින් උන්වහන්සේ පෙන්වා වදාලේ ප්‍රයාවන්තයන්ට දහම පසක් කර ගැනීමටයි.

“එනමුද්, ඒ දහම අද නොඇසි ගොස් වෙනත් දේ අපට ඇසෙයි. ඒ මොනවාද?

“සෝතාපන්ති අංග ඇති කරගන්න උත්සාහ කරන්න. බුදුන්, දහම්, සගුන්ගේ ගුණ සිතමින් ඒ ගැන සිත පහදවාගෙන ගුද්ධානුසාරී වන්න, ආර්ය සත්‍ය සිතමින් තේරුම් ගන්න. මනුස්සකම ඇති කරගෙන සිල්ගණ දම් පුරන්න....” මේ අයුරින් අපට නිරන්තරයෙන් ඇසෙයි. බොහෝම කළාතුරකින්”, “සක්කාය දිවිධිය දුරු කරන්න” කියන වදනත් ඇසෙයි. නමුත් යථාර්ථය දකින්න වෙර දරන්න,’ කියන ඒකනම් නොඇසෙන තරමිය.

‘බුදුන්, දහම්, සගුන් ගැන සිත සැබැවටම පහදින්නේ’ යථාර්ථය වැටහෙන විටයි. සෝතාපන්න වූ විටයි. ඒ අංග තමා තුළ පිහිටන්නේද ආර්ය සත්‍යය දකින්නේද එවිටයි. ඒ කිසිම දෙයක් බලෙන් නම් ඇති කර ගත නොහැකියි. එනමුද් මනසින් ඒවා ගොඩනගා ගෙන ඒවාට මනසින්ම පැමිණ තමා මගඹ්ල ලැබූ බවද සිතා ගත හැකි වේ. ඒ තරමිම මුලාවක් මේ සත්වයා තුළ පවතී.

සක්කාය දිවිධි, විවිකිව්‍යා, සිල්බිත පරාමාස දුරුවීමෙනුයි සෝතාපන්න වන්නේ, එයයි කළ යුත්තේ. තමා සෝතාපන්න කිරීම නොවේ. මේ සංයෝජන ගැන විවරණයක්, බුදුවදන පැහැදිලි කරනවිට වහා ගනිමු.

මේ සංයෝජනත් බලෙන් දුරු නොවේ. ඒවා දුරු වෙන්නේ යථාර්ථය දැකීමෙනි. යථාර්ථය දකින විට මේ සංයෝජන දුරු වී ආර්ය

සකතය අවබෝධ වී සේතාපන්ති අංග පිහිටයි. එය සිදුවන හැරිද පැහැදිලි කර ගනිමු.

යථාර්ථය දකින්නේ කොහොමද? එයට අවශ්‍ය වන්නේ අසහාය ප්‍රයුවකි. ඒ තුළිනුයි එය කළ හැක්කේ. ප්‍රයුව හට ගන්නේ උතුම් බුදුවදන් අසා විවක්ෂණය කිරීමෙනි. නුවණීන් විමසීමෙනි. සත්ත්ව පුද්ගල සම්මූතියෙන් තොරව හේතුළු ධර්මය ගැන කියවෙන (දුනුතා ප්‍රතිසංස්ක්ත) දහම් විවරණ අසා නුවණීන් විමසන විට යථාර්ථය අවබෝධ වී සංයෝජන ධර්ම දුරු වී සමඟ දිටියි ඇති වෙයි. එම කෙනාට සේතාපන්න යයි කියනවා. එනමුත් මෙය ලැබෙන උපාධියක් නොවෙයි. ගරු නම්මු නාමයක් නොවෙයි. එයා සේතාපන්නයි කියලා සිත්මින් ඉන්නේ නැහැ. ඔහු යථාර්ථය දකිනවා විතරයි. අනිතා දුක්ඛ අනාත්ම කියන ඇත්ත ඔහු අත්විදිනවා. මම සේතාපන්නයි කියලා කෙනෙක් සිතනවා නම් ඔහු සේතාපන්න නැහැ. මම කියා දෙයක් නැති බව දැකීමෙනුයි සේතාපන්න වන්නේ. එහෙනම් මෙතැන ඇත්තේ “මම” රකගන්නා වැඩිහිටිවෙලක් නොව යථාර්ථය දැකීමේ වැඩ පිළිවෙළකි.

මම ගුද්ධානුසාරී, ධම්මානුසාරී, සේතාපන්නයි කියන අදහස් සියල්ලේම, ඇත්ත දකිමින් අතහැරිය යුතුයි. එලෙස සිතුවත් නැතත් ඔහු ඒ ස්වභාවයට පත් වී ඇත්තම් එය වෙනස් නොවේ. එහෙනම් මෙලෙස සිත්මින් මමත්වය තව දුරටත් කරගන්නේ කුමටද?

මෙලෙස කොපමණ කිවත් මමත්වය තුළට බැසගෙන සිටින අපි තමාට හොඳ තත්වයක් ලබා දී සතුටින් තියන්නටමයි කුමටති. එනමුත් දුක සේ හෝ, යථාර්ථය දැකීමට තමා තුළ තිබෙන ප්‍රයා ආපුදය උපකාර කරගත යුතුයි. එම අවියෙන් නිතරම මමත්වයට පහර දෙන්නට ඕනි. එලෙස පහර දෙන්නේ කොහොමද?

ඇසු දහම් තුළින් හේතුළු වශයෙන් හැම දෙයක්ම බැලීමෙනි. එවිට ආත්ම දාෂ්ටේයත් සත්ව පුද්ගල සංකල්පයත් කෙමෙන් කෙමෙන් දුරු වී යනු ඇත. ඒ කිසිවක් බලෙන් ලබාගැනීමට නොහැක්කේමය.

තථාගතයන් වහන්සේ වදාල ධර්මය වටහාගත හැකි වන්නේ ප්‍රයාව තුළින් පමණි. තවාග ගාස්තා ගාසනය ඉගෙන ගත් පමණින් ප්‍රයාව නැති කෙනෙකුට දහම වටහාගත නොහැක. ඒ බව අලගද්දුපම සූත්‍රය තුළ භාග්‍යවතුන් වහන්සේ වදාල සේක. එම දහම වටහා

గැනීමට අවශ්‍ය තුවන් නැතිවිට ඒ කරුණු තේරුම් ගෙන පුරුදු කිරීමට උත්සාහ කරන්නේ ලෝකය තුළ තියෙන මනස මුල් කරගෙන පමණි. එයට හේතුව වන්නේ අපට දැකීම පිණිස ඇත්තේ මනැස සහ මසුස පමණක් වීමයි. බොධිසත්වයන් වහන්සේ පවා ලෝකය තුළ ඇති මනස සංවර කරමින් සිත උපරිමයට දියුණු කළ සේක. නමුත් ලෝකයෙන් එතෙරවන ආකාරය දැකීමට ඇති ප්‍රයාචාර නැති නිසා වියුද්ධාණය අවබෝධ කරගත නොහැකි විය.

පූඩ්බේනිවාසානුස්සකි ශ්‍යාණය, ව්‍යුතුප්‍රාත ශ්‍යාණය තුළින් පවා ලෝකය තුළ සිටින සත්ත්වයා සසර තුළ උරුම කරගත් දුක පමණක් මනස සංවර කිරීම තුළින් සිත වඩා, ඇති කරගත් ශ්‍යාණයන් ගෙන් තේරුම් ගත් සේක. ඉන්පසුව මේ හේතුවිල දහම තුළින් විමසීමට පටන්ගත් විට ප්‍රයාචාර උදාහ්‍රිත ස්වභාවයකින් තොරව පවතින හේතුවිල දහම දැකීමට හැකි විය. ඒ බව මහා පධාන සූත්‍රය තුළත් මනාව පැහැදිලි වේ. ඒ නිසා ලෝකය තුළ අපට තියෙන මනසින් හෝ මසුසින් තරාගත ධර්මය දැකීමට නොහැක. ඒ සඳහා “ප්‍රයාචාරක්ඩය” උදාකරගත යුතුය.

සුත්ත ගෙයා වෙයාකරණ උදාන ඉතිවුත්තක ජාතක ගාර්ය අඩභුතයිම්ම වේදාල්ල යන ගාසනය ඉගෙන ගෙන එහි අර්ථය ප්‍රයාචාරෙන් විමසිය යුතුයි. එවිටයි දහම් ස්වභාවය වටහාගනන්නා ස්වභාවයට පත්වන්නේ. එවිට තරාගත දහම වටහාගත හැකිවේ. ඒ ආකාරයට අර්ථ තුළින් නොවීමසා කටයුතු කිරීම තුළ ප්‍රශ්න අර්බුද පමණක් ඇති වන බවත්, අලගද්දුපම සූත්‍රය තුළින් පැහැදිලි කරගත යුතුවේ. එම නිසා මේ දහම වටහා ගැනීම පිණිස අවශ්‍ය ප්‍රයාචාර පමණක් ඇති විට තරාගත දහම වටහාගත හැකිවේ. එවිට තරාගත දහම මනාකාට වටහාගත හැකිවේ.

හොඳට මතක තියාගනන්න. යථාර්ථය දකින වැඩපිළිවෙළක ගමන් කරන කෙනෙකුට කිසීම මාරුගල්ලයක් සෙවීමේ අවශ්‍යතාවයක් නම් නැහැ. යමෙක් එලෙස සොයෙන්නේ නම් ඔහු “මග” කියන්නේ ක්මක්ද යන්න වටහා ගැනීම සඳහා ලගා වී නැත. යෝනිසේමනසිකාර කිරීම හොඳින් දිගටම කරන විට, ටික ටික නමුත් ඔහුට එය කරා ලැගා විය හැකිවෙයි.

මෙලෙස යමෙක් යථාර්ථය දැකින්නට යොමුවන්නේ නම් ඔහු අර පෙන් වූ උතුම් තත්ත්වයන්ට පත්වේ. ඔහුටසි සීල, සමාධි, ප්‍රඟා වශයෙන් පුරුදු කිරීමට හැකිවන්නේ. එතෙක් කරන විරිය එළදෙනකගේ අගෙන් කිරී අදිනවා මෙනි. තනබුරුල්ල හරියටම තෝරුම් ගැනීම සමඟ දිව්‍යය ඇති වූවා මෙනි. කිරී ඇදීම මග වඩිනවා මෙනි.

මෙ නැණවත් නම් මේ සියලුම මන්කල්පිත මාර්ග එල අදහස් දුරු කර දමන්න. එය දුරුකොට යථාර්ථය දැකිම පිණිස බුදුරජාණන් වහන්සේ වදාල සත්ත්ව පුද්ගල සම්මුතියෙන් තොරව හේතුවේ ධර්මය ගැන කියවෙන (ගුනාතා ප්‍රතිසංස්ක්ත) ගැහුරු දහම හඳුරන්න. එය නුවණින් විමසන්න. මේ ඒ සඳහා උපකාර වන සඳහම් විවරණයකි.

මේ දෙසුම පැහැදිලි කරන්නට මත්තෙන් තව එක් කරුණෙක් කිව යුතු වෙනවා. අපි ධර්මය අහනවා. දරාගන්නවා හැබැයි ඉන් එහාට කරන්නේ නැහැ.

බුදුරජාණන් වහන්සේ ගැන ධනය ඇති කරගන්නට වදාල සේක. ගැකය යනු කුමක්ද?

(සුතා) ධර්මය අහල (ධතා) දරාගන්නට ඕනි. එය දරාගෙන (වවසාපරිවිතා) වවනින් යුතුදු කරන්න ඕනි. (මනසානුපෙක්ඩිතා) නුවණින් කල්පනා කරන්න ඕනි. ඒ වගේම (දිව්‍යයා සුප්පරිවිද්ධා) දෘශ්‍රීය වශයෙන් පිරිසිදු කරගන්න ඕනි. මේ සියලු කරුණු සම්පූර්ණ වනතුරු ඔහුට ගැකය නැත. එය නැති කෙනෙකුට ගුද්ධානුසාරී විය නොහැක. එක දහම් කරුණක හරි මේ රික ඇති කරගන්නට ඕනි. එහෙම වූහොත් ඔහුට ඉදිරියට යාමට හැකි වේ. මේ පිළිබඳව තව දුරටත් හාගාවතුන් වහන්සේගේ දෙසුම් ඇසුරින්ම පසුව පැහැදිලි කර ගනිමු.

මේ දෙසුම ඉතාම සුන්දරයි. එය දරාගෙන නුවණින් විමසා යථාර්ථය දැකිමට මහන්සි ගන්න ඕනි. තමන්ගේ නැණ පහන අවදි කරගෙන මේ විවරණයට සිත යොමු කරමු.

මුළුන්ම මේ දේශනයේ ඇති පළමු කරුණ ගැන විමසා බලමු.

01. ධර්මයන්හි ස්වභාවය

ධර්මයන්හි ස්වභාවය යනු කුමක්ද? මේ ලොව බුදු කෙනෙක් පහළ ව්‍යවත් නැතත් වෙනස් තොවන දහමකි. බුදුවරු පෙන්වා දෙන්නේ, ඒ ධර්ම ස්වභාවයයි. බුදුවරු පහළ ව්‍යවත් නැතත් ඒ ධර්ම ස්වභාවය එලෙසමයි. වෙනස් තොවේ. එය තියාම ධර්මයක්. ඒක තොවෙනස් ධර්ම ස්වභාවයයි. බුදුවරු පහළ වන තුරාවට ඒ ස්වභාවය හඳුනාගත හැකි නැණවතෙක් තොමැති. එම තිසයි එය බුදුවරුන්ගේ ධර්මයක් වන්නේ. බුදුවරු පෙන්වූ සත්‍යයක් වන්නේ. එය සත්‍යතන ලෝ දහමකි. කුමක්ද ඒ ලෝ දහම?

“අැස අනිත්‍යයි, වෙනස් වෙයි, වෙනස් ස්වභාවයට පත් වේ. කන.....” මෙයයි ඒ ලෝ දහම. එනමුත් මෙය වැටහිමට නම් ලොකු තුවණක් අවශ්‍ය වෙනවා. අැස අනිත්‍යයි කියා අපි දන්නේ නැතිද? මේ අැස් අන්ද වෙනවා. කන් බිජිරි වෙනවා, අැස් රෝග කන් රෝග හැදෙනවා. මරණයේදී මෙවා සියලුම විනාශ වෙනවා. මේ කරුණ අප තොදන්නෙහිදී? මෙයම පමණක් නම් ලෝ දහම, මෙය වටහා ගැනීමට ලොවට බුදුවරු අවශ්‍ය වන්නෙහිදී? මේ කරුණ අනිකුත් ආගම් වල අයගෙන් අහන්න. මෙලෙස අැස් කන් විනාශ වී යන්නේ නැතිද කියා. ඔවුනුත් මෙවා මේ විදිහට අනිත්‍ය වන හැටි දන්නවා. නමුත් යථාර්ථය දකිනවාද? නැත.

අප මේ කතා කරන අනිත්‍ය ස්වභාවය උච්චේෂ්‍යයක්. එය ලෝකෝත්තර සමඟ දිවිධියට යන වැඩිපිළිවෙළක් තොවයි. මෙතැන පවතින්නේ උච්චේෂ්‍ය දෘශ්‍යයයි. මේ කියන කරුණු ගැන හොඳින් විමසන්න. උච්චේෂ්‍ය කියන්නේ, තිබෙන දෙය නැති වෙනවා කියන එකටයි. අපේ තිබෙන අැස කන... ආදිය මරණයේදී නැති වෙනවා, අන්දවීමේදී ලෙඩ රෝග වලදී නැති වෙනවා. ඒ කියන්නේ තිබෙන අැස නැති වෙනවා. තිබන්නා වූ දෙය නැතිවීම යනු උච්චේෂ්‍ය දෘශ්‍යයයි

ඒ විතරක්ද තොවේ, භාග්‍යවතුන් වහන්සේට, අනාත්මිර්ථකයන් ලෝදනාවක්ද කළා, කුමක්ද ඒ? තථාගතයන් වහන්සේත් උපත් වනසන කෙනෙක් කියලා, ඒ කියන්නේ ජ්වත් වෙලා සිටිනා මිනිසුන් නිවන් දැක්කාම උපදින්නේ නැති වෙනවා. එතනත් උච්චේෂ්‍ය දෘශ්‍යයයි

තියෙන්නේ. ඉන්නාවූ මිනිසා තිවන් දක්කාම නැතිව යනවා කියන එකයි.

අපි මේ සිතන විදිගට තථාගතයන් වහන්සේන් ඒ චෝදනාවට ලක් වෙනවා. අජේ මේ තිබෙන ඇස් කන් ආදී ආයතන වික අරහත්වයේදී නැතිවී යනවා. තිවනේදී නැතිවෙනවා කියන අදහස නිසා.

මේ ධර්මය තුළ ඉතා ගැහුරු අර්ථයක් තිබෙනවා. අන්න ඒ දේ වටහා ගත යුතු වෙනවා. ඒ සඳහා සියුම තුවණක් ඔන වෙනවා. ඒවියි, එය තේරුම් ගැනීමට පූලුවන් වන්නේ. බුදුරජාණන්වහන්සේ මේ ඇස ආදී ආයතන අනිතායය කිවේ කුමන කරුණකින්ද?

ඇස හට ගන්නේ හේතු නිසා, හේතු නැති වීමෙන් නැති වෙනවා. එයයි අනිතා. ඇස හට ගන්නේ කුමන හේතුවකින්ද? ඇස නම් වූ ආයතනය හට ගන්නේ නාමරුප හේතුවෙනි. නාමරුප මතමයි ඇස නම් ආයතනය තිබෙන්නේ. නාමරුප කියන්නේ වචන විකක් නොවේ. දහම් ස්වභාවයකි. අප කතා කරන ඇස හට ගන්නේ නම් නාමරුප නිසා නොවේ. ඒ කියන්නේ රෝගයන්ගෙන් විනාශ වන, මරණයේදී නැතිවන ඇස ආදිය හටගන්නේ නාමරුපයෙන් නොවේ. ඒකට කියන්නේ ඉන්දිය කියලයි.

මහාවේදල්ල සූත්‍රයේදී දම් සෞනෙවි සැරියුත් මූනිඹන් මනාකාට එය පෙන්වා දී ඇත. ඇස ආදී ආයතන හටගන්නේ නාමරුප ප්‍රත්‍යායෙන්ය. ඒවාගේම ඇස ආදී ඉදුරන් හටගන්නේ ආයුෂ උණුසුම ප්‍රත්‍යායෙන්ය. ඒ ඉදුරන් නැතිවන්නේ ආයුෂ උණුසුම නැතිවීමෙන්ය. නමුත් ඇස නම් වූ ආයතනය නාමරුප නැතිවීමෙන් තමයි නැති වන්නේ. නාමරුප ප්‍රත්‍යායෙන් හටගෙන නාමරුප නැතිවීමෙන් නැතිවී යන ආයතනයෙහි ස්වභාවය වටහා ගැනීමටයි අනිතායය කියන්නේ. තිබෙන ආයතනයක විනාශයට නොවේ. හේතු නිසාම පවතින, හේතු නැතිවීමෙන් නැතිවී යන ආයතන තේරුම් ගැනීමට උස්සන බුදු වදනකට අවධානය යොමු කර බලමු.

සංයුත් සගියේ සඳායතන සංයුත්තයේ සඳහන් වන “විණෝපම” දෙසුම හරිම සුන්දරයි. විණාවක් උපමාවට ගෙනයි ඒ දහම විවරණය කරන්නේ.

රජකෙනොකුට විණා හඩක් අසන්නට ලැබෙනවා. ඔහු ඒ හඩකිසි දිනක අසා නැත. රජතුමා එම මිහිර හඩ ගැන ඇමතිවරුන්ගෙන් විමසුවේ එය විණා හඩක් යයි පවසනවා. එම රජු සේවකයන් අමතා මෙසේ ප්‍රකාශ කරනවා. “මට අර ගබ්දය රගෙන එන්න” කියලා. සේවකයෝ විණාවයි දැන්වයි රගෙන විත් රජුට දෙනවා. රජතුමා “මිවා මොනවද” කියා විමසන විට “මේ විණාව” කියලා උත්තර දෙනවා, රජු කියනවා “මට ඕචා එපා මට අර ලස්සන ගබ්දයයි ගේන්න කිවේ” කියලා.

එවිට සේවකයන් පවසන්නේ “ස්වාමීනි, ගබ්දය කියන්නේ එහෙම දෙයක් නෙවෙයි. මේ විණාව මිනිසේක් විසින් දැන්වෙන් වාදනය කරන විට හටගන්නා දෙයකි” යනුවෙනි. එවිට රජතුමා “එහෙනාම් මට ඕචා එපා, ඕක පලලා පුව්වලා දාන්න” යැයි කියනවා. රජතුමා ඒ විණාවටත් ගබ්දයටත් කළකිරෙනවා.

තරාගතයන් වහන්සේ මෙලෙසට පංච උපාදානස්කන්ධය ගැන දැකින්නට කියනවා. එවිට මමය, මාගේ ය කියන වැරදි අදහස් කිසිවක් හටනොගන්නා බව දේශනා කරනවා.

ඡප තරාගතයන් වහන්සේ වදාල දහම මෙලෙස විවරණය කර ගත හැක. විණාව අධ්‍යාත්මික ආයතන වගේ. දැන්ව බාහිර ආයතන වගේ. මිනිසාගේ වාදනය වික්ද්‍යාණයේ ක්‍රියාකාරීත්වය වගේ. හටගත් ගබ්දය පංච උපාදානස්කන්ධය වගේ. ඒ දෙසුමෙන් මෙලෙස විවරණය කොට දහම තේරුම් ගන්නට හැකි වෙනවා. (වාදනය කරන අවස්ථාවත් එක්ක මේ උපමාව තේරුම් ගන්න.)

බලන්න මේ පෙන්වූ උපමාවේ අරථය කුමක්ද කියලා. විණාවේ ගබ්දය කියන්නේ තියෙන දෙයක් නොව හටගත් දෙයක්. හේතු නිසාම පවතින දෙයක්. හේතු නැතිවීමෙන් නැතිවන දෙයක්. ගබ්දය ගැන කතා කරන්න තිබෙන්නේම හේතු මුල් කරගෙනයි. ඒ ගබ්දය තිබිලා විනාශ වෙනවා නොවේ. හේතුනිසා හටගෙන හේතු නැතිවීමෙන් නැති වී යනවා. ඒ විතරක්ද නොවේ. සැබැවටම මිහිර ගබ්දයක් නිකුත් කරන දෙයක් බවට විණාව පත් වන්නේද වාදනය කරන විටයි. හොඳට නුවණීන් සිතා තේරුම් ගන්න. විණාව විණාවක් වන්නේ වාදනය කරන විටයි නැතිනාම් එය විණාවක් නොවෙයි. එනමුත් මිහිර ගබ්දය නිකුත් කිරීමට, විණාවක් බවට පත්වීමට උපකාරී වන දෙයකි

තිබෙන්නේ. එයටත් අපි විණාව කියනවා. හැඳුයි මිගිරි ගබාදය තිබෙනවද? නැත. මිහිරි ගබාදය හටගෙන තිබෙන විටයි එක හැඳුවටම විණාවක් වන්නේ. වාදනය කිරීම නැතිවිට එය නැති වෙනවා. එහෙනම් විණාව විණාවක් වන්නේද වාදනය කරන හේතු පවතිනතාක් පමණයි නේද? එය නැතිවිමෙන් නැතිවනවා නේද?

දැන් මේ උපමාව දහමට ගලපා තේරුම් ගනිමු.

අැසයි රුපයයි වික්ද්‍යාණයයි එකතුවේම ස්පර්ශයයි. එවිටයි රුපය පෙනෙන්නේ. එවිටයි පංච උපාදානස්කන්ධය හටගන්නේ. පංච උපාදානස්කන්ධය පවතින්නේම ස්පර්ශය තිබෙනතාක් පමණි. එය නැති විට නැති වෙලා යනවා. හේතුවැල දහම කියන්නේ එයටයි. අනිතාය කියන්නේ එයටයි.

ශ්‍රී වගේම තමා, එලෙස පංච උපාදානස්කන්ධ හටගන්න විටයි, ස්පර්ශය වන විටයි, ඇස ආයතනයක් වන්නේ. විණා උපමාව ගලපා බලන්න. මේ දහම කෙතරම් ගැඹුරුද. සුන්දර ද. මෙතැන, තිබෙන ඇසක් නැතිවෙනවා කියා කතා කිරීමක් නැහැ. ඇස තිතරම හේතු මූල් කරගෙන හටගෙන හේතු නැතිවිමෙන් නැතිවෙනවා. ඒ බව ප්‍රඟාවෙන් දැකිය යුතුයි.

අැස නම් ඉන්දියය කියන්නේ හරියට විණාව වගේ. වාදනය නොවන විණාව වගේ. ඒ වාදනය නොවන විණාව නැති වන්නට නම් දිරාපත් වෙන්න ඕනි. නමුත් වාදනය වන විණාව වාදනය අවසන් විමෙන් නැති වෙනවා. ඒ වගේමයි ඇස නම් වූ ඉන්දියය නැති වන්නට මරණය හෝ රෝගයක් හෝ හැදෙන්න ඕනි. නමුත් ඇස නම් වූ ආයතනය නැති වන්නට නාමරුප නැති වන්න ඕනි. ස්පර්ශය වූ විටයි ඇස කියන ආයතනය හටගන්නේ.

එතැන නාමරුප නැතිද? ස්පර්ශය තිබෙනවා, ස්පර්ශය වෙන්නට මනසිකාරය තිබෙනවා, පංච උපාදානස්කන්ධය තුළ ඇති වේදනා පසක්දා වේතනා සියල්ලම තිබෙනවා. ඒ වගේම හටගත් රුපයත් තිබෙනවා. වික්ද්‍යාණයේ ක්‍රියාකාරීත්වයත් එක්කමයි මේ නාමරුප පවතින්නේ. ඇස නම් වූ ආයතනය මේ නාමරුපයන්ගේම හේතුවෙන්මයි හටගෙන නැතිවි යන්නේ. මේ විදිහටමයි ආයතන හයේම ක්‍රියාකාරීත්වය සිදුවන්නේ. තවත් බුදු වදනකට අවධානය යොමු කර බලමු.

මේ දෙපුම සඳහන් වන්නේ සංයුත් සගියේ නිදාන සංයුත්තයේයි. බාලපණ්ඩිත නමින් සඳහන් වෙනවා. අවිද්‍යාවෙන් වැසුනු ත්‍යෙහාව හා එකතුවූන බාලයාටත් පණ්ඩිතයාටත් කයක් හටගන්නවා. එසේ වූ මේ කයත් බාහිර වූ නාමරුපත් එලෙස දෙක දෙක හේතු කරගෙන ස්ථරීයෙන් ආයතන හය පවතිනවා. එලෙසින් බාලයාත් පණ්ඩිතයාත් සැප දුක් පහස ලබනවා.

මෙයත් ගැහුරු විවරණයකින් හෙබි දෙපුමකි. මෙතැන කය යැයි පෙන්වා දෙන්නේ කාය ආයතනය නොවෙයි. සියලුම ඉදුරන් පිහිටි අපට ලැබේ ඇති කයයි. ඇසේ කන නාසය දිව කය මනස කියන වියුෂ්කාණය පහළ වන කයයි. මෙය ලැබුනේ අවිද්‍යාවෙන් වැසි ත්‍යෙහාවෙන් බැඳුනු තිසාවෙනි. ඒ වගේම නාමරුප බාහිර යැයි පවසන්නේ, අප ගන්නා සියලුම නිමිති ව්‍යවහාර සියල්ලම බාහිරින් ලැබුනු දේය. බාහිරින් ඒවා නොලැබූ සිත හරිම ප්‍රභාස්වරයි. එයද බුදුරජාණන් වහන්සේ අංගුත්තර නිකායේ දෙපුමක පෙන්වා වදාල සේක.

මහණෙනි, මේ සිත හරිම ප්‍රභාස්වරයි. ආගන්තුක උපක්ලේශ වලිනුයි කිලිටි වී ඇත්තේ. කිලිටි නොවුනු සිතක් ඇත්තේ රහතුන්ට පමණි. බාහිර නාමරුපයත් එක්ක සිත කිලිටි වෙළඳී පවතින්නේ. ආධ්‍යාත්මික කයයි (වියුෂ්කාණය පහළ වන තැන) බාහිර නාමරුපයි දෙක දෙක එකතුවීමෙන් සළායතනය වේ, කියන්නේ කුමක්ද?

ඇසේ-රුප, කන-ගලිද, නාසය-ගන්ධ, දිව-රස, කය-පහස, මනස-අරමුණු දෙක දෙක එකතුවීමෙන් සළායතන වෙනවා.

ඇසේ, කන, නාසය, දිව, කය, මනස ආයතනයක් වන්නේ රුප, ගලිද, ගන්ධ, රස, පහස, අරමුණු එකතු වීමෙන්මයි. කිසිම ද්‍රව්‍යක රුපයක් නැතිව ඇසේ ආයතනයක් වන්නේ නැහැ. ගලිදයක් නැතිව කන ආයතනයක් වන්නේ නැහැ. ගද, සුවද නැතිව නාසය ආයතනයක් වන්නේ නැහැ. රස නැතිව දිව ආයතනයක් වන්නේ නැහැ. පහස නැතිව කය ආයතනයක් වන්නේ නැහැ. අරමුණු නැතිව මනස ආයතනයක් වන්නේ නැහැ.

ආයතනයක් කියාකාරී වීමට වියුෂ්කාණය අවශ්‍ය වේ. වියුෂ්කාණය යනු මායාවක් බව තථාගතයන් වහන්සේ පෙන්වා වදාල සේක. හතරම් හන්දියකට වී පෙන්වන මායාව කිසිම විදියකින්

නිරීක්ෂණය කළ නොහැක. ඉතාම සුක්ෂම විදිහට දැකිය හැකි තුවණක් එම බොරුව වටහාගැනීමට තිබිය යුතුය. ඇසයි රුපයයි කියා අන්ත දෙකකට බෙදා දීම වික්ශ්‍යාණය විසින් සිදු කරයි. සත්‍ය දැකිමට ප්‍රජාව නැති නිසා රුපයක් තියෙනවා එය දැකිමට ඇසක් තිබෙන බව වික්ශ්‍යාණය විසින් මවා පෙන්වයි. මේ තුනම ඇති තැන (ඇසයි + රුපයි + වික්ශ්‍යාණය එකතුවීම) වේදනා, සංඡා, සංඛාර ඇති වේ. එපමණක් නොව එම වේදනා, සංඡා, සංඛාර සත්‍ය බව තමාට පසක් කිරීම සඳහා තැවත වික්ශ්‍යාණ මායාව ඇති වෙයි. රාජුලෝච්චා සුතුය (ස.නි. 4), මහා හත්මී පදේශපම සුතුය (ම.නි. 1), මහා වේදල්ල සුතුය (ම.නි.1), වැනි දේශනා වල මේ වික්ශ්‍යාණයේ ක්‍රියාව පැහැදිලි කර ඇත.

මේ ලෙසට වික්ශ්‍යාණය, ඇසක් තිබෙන බවත්, එයට දැකිමට රුප තිබෙනා බවත්, වෙන් කරදී එම රුප තේරුම් ගැනීම පිණිස තව දුරටත් වික්ශ්‍යාණ මායාව උපකාර වේ. එතරම්ම මේ වික්ශ්‍යාණයේ මායාව හයානක වේ. ප්‍රජා ඇස උදාවන තුරාවට එම මායාව දැකිමට නොහැක. මේ අනිත්‍ය වටහාගැනීමට ගම්ඩිර ප්‍රජාවක් අවශ්‍ය බව වටහාගත යුතුයි. මේ විදිහට ආයතන හය ඔස්සේම සිදුවෙයි.

මේ අයුරින් ආයතන හටගත් විටයි සැපදුක් කියා දෙයක් විදින්නේ. එවිටයි ලෝකය සකස් වන්නේ. මේ දෙසුම තේරුම් ගැනීමට හොඳ සිහිනුවණීන් යුතුව තැවත විමසා බලන්න.

දැන් පැහැදිලි වන්නට ඇති ආයතන අනිත්‍ය වන්නේ කොහොමද යන වග. තව දුරටත් තේරුම් ගැනීම පිණිස මේ උදාහරණයට අවධානය ගොමු කර බලන්න.

මනුස්සයෙක් වාහනයක් පදවන එක ගැන සිතන්න. මනුස්සයෙක් වාහනයක ඉදිගෙන එය පණ්ඩන්වා පදවන විට එම වාහනය ගමන් කරයි. එම පදවන කෙනාට අපි රියුදුරා යැයි කියනවා. සැබැවම එම මිනිසා රියුදුරෝරකු වන්නේ වාහනය පදවන විටයි. එතෙක් ඔහු රියුදුරෝරක් නොවේ. එනමුත් ඔහු රියුදුරුකම දන්නා අයෙකි. වාහනය පදවන විටයි රියුදුරා වන්නේ. වාහනය පණ්ඩන්වා යන විටයි ඔහු රියුදුරෝරකු වන්නේ. ආධ්‍යාත්මික ආයතන රියුදුරා වගේ. බාහිර ආයතන වාහනය වගේ. පැදුම්, වික්ශ්‍යාණය වගේ. ගමන් කිරීම පංච උපාදානස්කන්ධය වගේ, වාහනය ගමන් කිරීමේ

කියාවත් සමගමයි ඔහු රියදුරු වන්නේ. රියදුරු වාහනය පණැන්වූ විටයි ගමන් කරන්නේ. (වාහනය පදච්ච අවස්ථාවත් එක්ක මේ උපමාව තේරුම් ගන්න). ඒවශේම විණාව වාදනය කරන විටයි ගබඳය හටගන්නේ. ගබඳයත් සමගමයි විණාව විණාවත් වන්නේ.

මේ හේතුවිල දහම කියන්නේ හේතු හටගෙන වික වේලාවකින් එල හට ගන්නවා නොවේ. යම් තැනක හේතු ඇති කළුහී එල ද එතැනම ඇති. එනිසයි හේතුවිල දහම කියන්නේ. ඒකයි අනිත්‍ය කියන්නේ. මොකද? හේතු නිසානේ පවතින්නේ.

මේ පෙන්වූ විවරණය වටහා ගන්න නම් සියුම් නුවණක් ඕනි. ඒකයි බුදුරජාණන් වහන්සේ මෙලෙස වදාලේ.

දිනක් ආනන්ද ස්වාමීන් වහන්සේ සමග හාගුවතුන් වහන්සේ වාරිකාවේ ව්‍යුහ විට ඉතාමත් දක්ෂ ලෙස ලිවිෂවී කුමාරවරු ර්තල වලින් ඉලක්කයට විදින ආකාරය දක්කේය. එවිට ආනන්ද ස්වාමීන්වහන්සේ හාගුවතුන් වහන්සේට මෙසේ ප්‍රකාශ කළේය. “ස්වාමීන්, ලිවිෂවී කුමාරවරු ඉතාම දක්ෂ ලෙස ඉලක්කයට විදිනවා නේද?” කියලා එවිට හාගුවතුන් වහන්සේ මෙසේ ආනන්ද ස්වාමීන් වහන්සේගෙන් විමසිය. ආනන්ද යමෙක් අස්ථෝමයක් හතකට පළලා ඇතින් එල්වා තබා එවැනි එකකින් විදින එක කෙතරම් අපහසුද? ස්වාමීන් ඒකනම් ඉතාමත් අමාරුයි... ආනන්ද යමෙකුට සක්කාය දිවිධිය දුරු කිරීම රෝත් වඩා අමාරුයි.

එහෙනම් මේ දහම තේරුම් ගැනීම සඳහා කොපමණ සියුම් නුවණක් ඕනිද යන වග වැටහෙනවා ඇති.

තව විකක් තේරුම් ගැනීමට මේ විවරණයත් උපකාර කරගන්න.

අපිට රුප දක්නට උපකාර වන දේට කියනවා ඇස කියලා. ඇසට පේන්නේ මොනවද? රුප නේද? ඇහැට ඇගිල්ලෙන් ඇන බලන්න. කුමක්ද තේරෙන්නේ. රුපයක් පේනවද? පහසක් දැනෙනවද? පහසක් නේද දැනෙන්නේ. පහස දැනෙන්නේ ඇසටද නැතිනම් කයටද? කයට නේද? නමුත් ඇගිල්ලෙන් ඇන්නේ ඇසටනේ. ඒ අවස්ථාවේ ඒක ඇස නම් වූ ආයතනය නොවේ. කය නම් වූ ආයතනයයි. කයටයි ඒ පහස දැනුනේ, නේද?

හැම මොජාතකම ඒ ඒ හේතු නිසා හටගන්නා වූ ආයතනය ඒ ඒ හේතු නැති වීමෙන් නැති වී යනවා. ඒකයි අනිතා කියන්නේ. අනිතා (අැස නම වූ ආයතනය) දකින්නට ඇස් අන්ද වෙන්න ඕනි නෑ. වර්තමානයේ බොහෝ දෙනා කඩා කරන අනිතා දකින්නට මැරෙන්න ඕනි. ඇයි? මරණයෙන්නේ මේවා නැති වෙන්නේ. මැරුණාම දකින්න කෙනෙකුත් නෑ තේද්? මේක පුදුම විහිලවක් තේද්? නමුත් තපාගතයන් වහන්සේ පෙන්වූ ලෝකයේ යථාර්ථය ප්‍රඟාවෙන් දකින්න දැන් පුළුවනි. එය දැන් පවතින දෙයක්. තව දුරටත් තේරුම් ගැනීම පිණිස මේ ගැනත් සිතන්න.

එන්න අපි බුද්ධ පින්තුරයක් දකිනවා. නැතිනම් පිළිමයක් දකිනවා. එතකොට අපට පේන්නේ බුද්ධීෂ්වරයේ පවතින නිමිති ස්වභාවයන් තේද්? ඒ නාමරුප නිසා ඒ ඇස හටගන්නවා. ඒ බලපු ගමන් අනික් පැත්තේ පිං කැටයක් පේනවා. එතකොට බුදු පිළිමයේ තිබුන නිමිති එතැන තියෙනවද? නෑ. එතැන වෙන නිමිති තියෙන්නේ ඒ නාමරුප වලින් එතැන ඇස හටගන්නවා. කළින් නාමරුප වලින් හටගත් ඇස නැතිවෙනවා. වෙනත් නාමරුප වලින් වෙනත් ඇසක් හටගන්නවා. ඒ ඒ මොජාතේ හටගත් නාමරුප නිසයි, ඒ ඒ මොජාතේ ආයතන හටගන්නේ. අපි රසට මස් වැංජනයක් කනවා කියලා සිතන්න. එතකොට ඒ මුල් කරගත් නාමරුප වලින් දිව හටගන්නවා. එකපාරටම උජ්ජ්වල් ඇටයක් හැඳිලා තිත්ත දැනෙනවා. එතකොට අර මස් රස තිබෙනවාද? නැහැ තේද්? එවෙලේ තිත්ත රසයයි තිබෙන්නේ. මස් රස වින්ද දිව නම් වූ ආයතනය ඒ හේතු නැති වීමෙන් නැති වී යනවා. තිත්ත රස නිසා හටගත් දිව නම් වූ ආයතනය පවතිනවා. මේ ආයතන හැම එකක්ම ඒ ඒ හේතු නිසා හටගෙන ඒ ඒ හේතු නැතිවීමෙන් නැතිවෙලා යනවා.

මේ කරුණු තිවැරදිව තේරුම් ගන්න ප්‍රඟාව තියෙන්න ඕනෑ. එහෙම තොටුනොත් තිබුණ ආයතන නැතිවෙනවා කියන දාශ්විය ඇතිවෙනවා. හැම මොජාතකම ආයතන හටගනීමින් නැතිවේවි පවතින්නේ කියල “මට” සංකල්පයකුයි ඇතිවෙන්නේ. මෙම උදාහරණ වලින් මූලික කරුණක් විතරයි පැහැදිලි වන්නේ. තිවැරදිව වතහා ගැනීමට නම් පටිච්චමුප්පාදය වතහාගත යුතුයි. මූලින්ම දැකිය යුත්තේ හටගැනීමයි. එය මනසට දැකිය තොහැක. මනසත් හටගත් ආයතනයක් පමණි. ඒ සඳහා ප්‍රඟාව අවශ්‍යයි. හටගැනීම ප්‍රඟාවෙන් තොදුක නැතිවීම දැකීම තුළින් “ඇත” කියන දාශ්වියේ සිට “නැත”

කියන දැංච්ලේයයි ඇතිවෙන්නේ. ප්‍රයාවෙන් තොරව හටගැනීම දුකිය නොහැක.

මේ පෙන්වා දුන්න විවරණය තුළින් ඇස, කන, තාසය, දිව, කය, මතස කියන ආයතනයන් අනිත්‍ය වන හැරී පැහැදිලි වන්නට ඇති. හොඳට සිහිනුවණින් විමසා බලමින් මෙය වටහා ගැනීමට උත්සාහයක් දරන්න. මෙය තමා, ධර්මයන්ගේ ස්වභාවය. මේ දෙය තපාගතයන් වහන්සේ ලොව පහළ වුවත් නැතත් සිදු වෙනවා. නමුත් ඒ ස්වභාවය අපට පෙන්වීමට නම් තපාගතයන් වහන්සේ නමක් ලෝකයේ පහළ වන්නටම අවශ්‍ය වෙනවා. දැන් ර්ලත කරුණ තේරුම් ගැනීමට අවධානය යොමුකරමු.

2. ගුද්ධානුසාරීවීම

ගුද්ධානුසාරී කියන්නේ සේතාපන්නවීමට පිළිපන් කෙනාටයි. ඒකත් ලේසි වැඩක් නොවේ. මේ දේශනයේ පැහැදිලි කරන්නේ, ඇස අනිත්‍යයි, වෙනස් වෙනවා කියලා ගුද්ධාවෙන් යුක්තව අදහසිද, එයට බැස ගනීද, එයාටයි, ගුද්ධානුසාරී කියන්නේ. එනම්, මූලින් විස්තර කළ ධර්ම ස්වභාවය වටහාගෙන අදහසිද එයාටයි ගුද්ධානුසාරී කියන්නේ. ඒක ලේසි වැඩක් නොවේ. මත්දයත් අනිත්‍ය ස්වභාවය හොඳට නුවණින් වටහා ගැනීමක් තියෙන්නට ඕනෑම.

බුදුරජාණන් වහන්සේ කිටාගිරි ආදි නොයෙකුත් දේශනාවල ගුද්ධානුසාරී කෙනාටත් සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රයා කියන ඉන්දිය ධර්ම සුළු වශයෙන් පවතින බව පෙන්වා දෙනවා.

එහෙමතම් ප්‍රයා ඉන්දියත් එයාට තියෙනවා. එය තමයි ගුද්ධානුසාරී වන්නේ. මේ තත්ත්වයට දියුණු වෙන්නට නම් තමා ගුවණය කළ ගැමුරු බුද්ධ භාෂිතයේ අරථය දිවිධීය වශයෙන් පිරිසිදු කරගන්නට ඕනෑම. කලින් සඳහන් කළ ආකාරයට ධර්මය අහල දරාගෙන ව්‍යනයෙන් පුරුදු කොට මතසින් කළේපනා කොට දිවිධීය වශයෙන් පිරිසිදු වන්නට ඕනෑම. එයාටයි ගුද්ධානුසාරී වන්නට හැකි වෙන්නේ.

බලන්න මේ බුදු වදන දිහා.

මහතෙන්ති, ශ්‍රද්ධාව උපද්‍යාගෙන දහම අහන්නට යොමුවෙනවා. කන් යොමාගෙන අසා සිටිනවා. එලෙස ධර්මය අහල දරාගන්නවා. දරාගත් ධර්මයෙහි අර්ථය විමසනවා. අර්ථය විමසීමෙන් ධර්මය තුළට බැස ගන්නවා. දහම් සැඩිපහරට බැසගන්නවා. ඒ කියන්නේ දිවිධි වශයෙන් පිරිසිදු කරගන්නවා. ඒ විදිහට ධර්මය වටහාගත් කෙනාට කැමැත්ත හටගන්නවා. කැමැත්ත ඇති කෙනා විරිය කොට උතුම් සත්‍ය අවබෝධ කරගන්නවා. කිටාගිරි සූත්‍රයේදී මේ විවරණයන් තාක්තයන් වහන්සේ පෙන්වා වදාල සේක.

මේ ආකාරයටයි දහම තේරුම්ගෙන එය පුරුදු කිරීමට වීරිය කරන්නේ. එසේ නැතිව කරන වීරිය නිවන් මගක් වන්නේ නැහැ. කෙනෙකුගේ සිල්වත් බවෙන් හෝ සමාධිමත් බවෙන් ඒක මනින්න බැහැ. ප්‍රයාවෙනුයි ඒක මැනිය නැකි වන්නේ.

අංගුත්තර නිකායේ මිගසාලා සූත්‍රය හැදුරීමෙන් එය තවදුරටත් තේරුම් ගැනීමට ප්‍රාපුවනි.

මේ දෙසුමේදී පුද්ගලයන් දහ දෙනෙකු ගැන විස්තර කරනවා. එක්කෙනක් දුස්සීලයි. එයා ප්‍රයා විමුක්තිය වේතේ විමුක්තිය දන්නේ නැහැ. දුස්සීල භාවය නැතිවන එකත් දන්නේ නැහැ. දිවිධිය වශයෙන් පිරිසිදුත් නැහැ. සාමයික විමුක්තිය ලබන්නෙන් නැහැ. එයා මරණීන් පසු පහළට වැටෙනවා. අනිත් කෙනාත් දුස්සීලයි. නමුත් ප්‍රයා විමුක්තිය වේතේ විමුක්තිය දන්නවා. දුස්සීලකම නිරුද්ධවීම ගැනත් දන්නවා. දාෂ්ටියත් පිරිසිදුයි. සාමයික විමුක්තියත් ලබනවා. එයා මරණීන් පසු ඉහළට යනවා. මෙකට හේතුව ලෙස බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන්නේ, දෙවෙනියට කියු කෙනා දහම් සැඩිපහරට බැසගත් නිසාවෙනි. එයා දහම දකිනවා. මෙලෙසටම සිල්වත් කෙනෙක් ඉන්නවා. එයා ප්‍රයා විමුක්තිය වේතේ විමුක්තිය දන්නේ නැහැ. දිවිධි වශයෙන් පිරිසිදු නැ. සිලය නිරුද්ධවීම දන්නේ නැහැ. සාමයික විමුක්තිය ලබන්නැ. එයත් මරණීන් පසු පහළට වැටෙනවා. අනිත් සිල්වත් කෙනා ප්‍රයා විමුක්තිය වේතේ විමුක්තිය දන්නවා. සිලය නිරුද්ධවීමත් දන්නවා. දිවිධි වශයෙන් පිරිසිදුයි. සාමයික විමුක්තිය ලබනවා. එයා මරණීන් පසු ඉහළට යනවා. එයට හේතුවත් දෙවැනි කෙනා දහම් සැඩිපහරට බැසගත් නිසයි. මෙලෙස අධික රාගය ඇති දෙදෙනායි. අධික තරහ ඇති දෙදෙනායි. සිත විසුරුණ දෙදෙනායි විස්තර කරනවා. අංගුත්තර නිකායේ දසක

නිපාතයේ මිගසාලා සූත්‍රයේයි මෙය සඳහන් වන්නේ. (මෙයින් පැහැදිලි කරන්නේ සිල්වත් වීම අනවශ්‍ය බව නොවේ. සිල්වත්වීම අවශ්‍යයි. තමුත් සත්‍ය වටහාගත සූත්‍රයි.)

මේ දෙසුමෙන් නොදුට පැහැදිලි වෙනවා. සිලය නිසාම කෙනෙක් ග්‍රේෂ්‍ය නොවන වග. දහම තෝරුම් ගැනීමත් සමගයි එය ග්‍රේෂ්‍ය වන්නේ.

ඒ වගේම සම්මත්ත නියාමයට බැසගත් බව ද සත්පුරුෂ හුමියට බැසගත් බවද පෙන්වා දෙනවා. ඒ වගේම නිරය, ප්‍රේත ලෝක, තිරිසන් ලෝකවලට යන කරුම නොකරන බවත් සෝතාපන්න නොවී කළුරිය නොකරන බවත් පෙන්වා දෙනවා. පහත ඇති බුදු වදනින් එය පැහැදිලි කරගන්නට පූජුවනි.

මහණෙනි, හික්ෂුව සංඛාර නිත්‍ය වශයෙන් ගන්නවා නම් අනුලෝධික බන්තියට නොපැමිණෙයි, එලෙස නොපැමිණී කෙනා සම්මත්ත නියාමයට බැස නොගනී. සම්මත්ත නියාමයට බැස නොගත් කෙනා සෝතාපන්න සකඟාගාමි අනාගාමි අරහත් නොවයි. සංඛාර අනිත්‍ය වශයෙන් විමසනවනම් ඔහු අනුලෝධික බන්තියට පැමිණේ. එලෙස පැමිණී කෙනා සම්මත්ත නියාමයට බැස ගනී. එලෙස බැසගත් කෙනා සෝතාපන්න සකඟාගාමි අනාගාමි අරහත් වේ. අංගුත්තර නිකායේ ජක්ක නිපාතයේ අනිව්‍ය සූත්‍රයේ මෙය පෙන්වා දී ඇත.

අනිත්‍ය වශයෙන් විමසන කෙනාටයි අනුලෝධිම බන්තියට පැමිණෙන්න පූජුවන් වෙන්නේ. ධර්ම ස්වහාවය ගැන පෙන්වූ ආකාරයට අනිත්‍ය වශයෙන් විමසන විට එය දහම තමාගේ ජ්විතය තුළින් වටහා ගනී. ද්‍රිවිය පිරිසිදුවීම ගැනද පෙන්වා දුන්නේ මෙයටමයි. එහෙම යුක්ත කෙනයි සම්මත්ත නියාමයට බැසගන්නේ. සම්මත්ත නියාමය කියන්නේ නිවැරදිම පිළිවෙතට බැසගන්නවා කියන එකයි. එයට තමා මාරුගල්ල ලබන්න පූජුවන් වන්නේ. නිත්‍ය වශයෙන් ගන්න කෙනාට, දහම් ස්වහාවය තෝරුම් නොගත් කෙනාට එලෙස පිළිවෙතට බැස ගැනීමට නොහැකි වෙයි. එතකාට මෙලෙස දහමට බැසගත් කෙනා සත්පුරුෂයෙක් වෙනවා. පූජුදුන් කෙනෙක් වෙන්නේ නැහැ. ඒ වගේම නිරය, ප්‍රේත ලෝක, තිරිසන් ලෝකවලට යන කරුම කරන්නෙන් නැ. අනිව්‍යයයෙන්ම සෝතාපන්න නොවී මරණයටද පත් වන්නේ නැහැ.

සැබැවටම ගුද්ධානුසාරී බවට පත්වන්නට කෙතරම් අපහසුදී? මම ගුද්ධානුසාරී වෙන්න ඩිනි කියලා යන වැඩපිළිවෙළක් මෙතැන නෑ. ධරුම ස්වභාවය තේරුම් ගැනීමේ වැඩ පිළිවෙළක් තිබෙන්නේ. ධරුම ස්වභාවය වටහා ගැනීමත් සමග ගුද්ධානුසාරී වෙනවා, මම ගුද්ධානුසාරී ද නැදේද කියල හිතන එකක් ද නැහැ. මොකද? ඒ තුළ පවතින්නේම යථාර්ථයක් නොදුක මමත්වයම ස්ථාපිත කරන ගමනක්.

බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාලේ තරාගතයන් වහන්සේගේ අවබෝධය ගුද්ධාවෙන් අදහා ගැනීමෙනුයි ගුද්ධානුසාරී වෙන්නේ කියලා. කුමක්ද තරාගතයන්ගේ අවබෝධය. මේ ධරුම ස්වභාවයයි. ඒ ධරුම ස්වභාවයෙන් හෙබේ බුදුරජාණන් වහන්සේගේ ගුණ තුළ පවතින්නේ ඒ අවබෝධයයි. වවන මාත්‍රයක් නොවයි. ඒ අවබෝධයෙන් යුතු ගුණයි අදහන්නේ. ඒ ගුණවලත් තිබෙන්නේ ධරුම ස්වභාවයෙන් යුතුවූ ක්‍රියාකාරීත්වයේ ස්වභාවයයි. මෙලෙස ගුද්ධාවෙන් අදහාගත් කෙනා එම දහම දැකින්නට වෙර දරනවා. එයාටයි ධම්මානුසාරී කියන්නේ. ගුද්ධානුසාරී කෙනා ධම්මානුසාරී ස්වභාවය පත් නොවී සිටින්නේ නෑ. මොකද එයා දහම දැකින්නයි ර්ලගට උත්සාහ කරන්නේ.

3. ධම්මානුසාරී

ධම්මානුසාරී කෙනාගේ ස්වභාවයත් ගුද්ධානුසාරී කෙනාගේ ස්වභාවයට සමානයි. වෙනසකට තිබෙන්නේ දහම දැකින්නට උත්සාහ කරනවා. වීරිය කරනවා. ප්‍රශ්න ඉන්දිය එයාට වඩා තියෙනවා. එයත් ප්‍රහුද්‍යන් භූමිය ඉක්ම වූ සත්පුරුෂයෙක්. නිරය තිරිසන් ප්‍රේත ලේඛකවලට යන කර්ම කරන්නේ නෑ. ධරුමයන්හි ස්වභාවය දැකින්න මහන්සි ගන්නවා. සම්මත්ත නියාමයට බැසැගෙන සිටින්නේ. ඒක කලින් විස්තරයට අනුව හොඳවම පැහැදිලි වෙනවා ඇති. ඒ දහම දැකුපු කෙනා ගැනයි වැඩ වශයෙන් විවරණය කරන්න තිබෙන්නේ. එනම් සේතාපත්ත් කෙනායි.

4. සේතාපත්ත්

සේතාපත්ත් කෙනා විස්තර කරන විටදී කරුණු කිහිපයක් යටතේ විස්තර කළ යුතු වෙනවා.

01. දහම දුක සේතාපන්න වීම
02. සංයෝජන දුරුවීම
03. සංයෝජන දුරුවීමත් සමග සේතාපන්ති අංග ඇති වීම
04. ආර්ය ත්‍යාග ගැන නුවණ
05. ආර්ය සත්‍ය ගැන සත්‍ය යුතාය
06. සමමාදිවිධිය ඇති වී මග දියුණු කිරීම

දහම දුක සේතාපන්න වීම

බුදුරජාණන් වහන්සේ සේතාපන්න වීම ගැන මේ දේශනයේදී පෙන්වා වදාල සේක. ධරුම ස්වභාවය එලෙසටම දින, දුක අවබෝධයට පත් වූ කෙනාටයි සේතාපන්න කියන්නේ.

ඇස ආදී ආයතනයන් නාමරුප හේතු කරගෙන හටගන්නා ආකාරයන් නාමරුප නැතිවීමෙන් නැතිවී යන ආකාරයන් දැකීමෙන් සේතාපන්න වේ. ඔහු යථාර්ථය දුටු කෙනායි. හටගැනීමත් නැතිවීමත් දෙකම දැකිනවා. එවිටයි උච්චේද ගාස්වත දාජ්ට් දෙකම දුරු වන්නේ.

සංයුත් සරියේ නිදාන සංයුත්තයේ කව්චාන ගොත්ත සූත්‍රයේදී ද බුදුරජාණන් වහන්සේ එලෙස වදාල සේක. ලෝකයේ හටගැනීම දැකීමෙන් නැත කියන අන්තය දුරුවෙනවා. ලෝකය නැතිවීම දැකීමෙන් ඇත යන අන්තය දුරු වෙනවා.

එලෙස හේතුව්ල වශයෙන් දහමෙහි අනිත්‍ය ස්වභාවය දැකින විට උච්චේදය හා ගාස්වතය දුරු වෙනවා. මෙමත්ම මෙලෙස හේතුව්ලයන්ගේ පැවැත්ම අනිත්‍ය වශයෙන් දැකින විට එතැන ස්කන්ධ පැවැත්මක් විතරයි දැකින්නේ. ඒ කියන්නේ දුකක පැවැත්මක් විතරයි දැකින්නේ. මෙලෙස හේතුව්ල ලෙස අනිත්‍ය වන දුක් වන දේ තුළ මම කියා දෙයක් නැත. අනාත්මයි. බුදුරජාණන් වහන්සේ දුක කියලා විස්තර කළේ දුක් වේදනාවට තොවේ. පක්ව උපාදානස්කන්ද දුකටයි.

හේතුව්ල වශයෙන් අනිත්‍ය දැකිනවිට ඔහුට ලෝකය යැයි නිමිත්තක් ඇල්ලය තොහැක. මෙලෙස තීතර හාවනා වශයෙන් පුරුදු කරන විට අනිමිත්ත නම් වූ සමාධිය වැඩෙනවා. යමක් අනිත්‍ය නම්,

පිහිටීමට දෙයක් නැතිනම්, පැවැත්මකට යමක් නැත. දුකු පමණි පවතින්නේ. මෙලෙස දුක්බ සක්දිකාව හාවනා වශයෙන් පුරුණ කරනවිට නොපිහිටන සමාධිය එනම් අජ්පණීහිත සමාධිය වැඩිනවා.

හේතුවිල ලෙස නිරන්තරයෙන් අනිත්‍ය වෙවි පවතින්නේ දුකක් මිස මමෙක් හෝ ස්ථීර යමක් නොවේ. ඒ තුළින් ගුනාතාවය වැඩිනවා. ඒ කියන්නේ අනාත්ම සක්දිකාව හාවනා වශයෙන් පුරුදු කරනවිට සුක්දිකාත සමාධිය වැඩිනවා. මේ සියලු සමාධි ලෝකෝත්තරයි. බලෙන් ඇති කරගත නොහැකියි. දහම දැක අවබෝධයත් සමගයි ඇති වන්නේ.

මෙලෙස සේතාපන්න වූ කෙනාට මම සේතාපන්නයි කිවයුත්තක් නැත. මේ ලෝකය අනිත්‍යය දුකයි අනාත්මය යන හැරීම පමණි පවතින්නේ. මේ කිසිම තැනක මම කියා ලබා ගත හැකි දෙයක් නැත. රුප වේදනා සක්දිකා සංඛාර වික්දිකාණ යන ස්කන්ද පහක හටගැනීම හා නැතිවිම පමණි පවතින්නේ. ඒ සියලුම දේ පවතින්නේ අවිද්‍යාව ත්‍යාග තිබෙන තෙක්ම පමණි. මෙලෙස දහම දැකීමත් සමගම ත්‍රිවිධ සංයෝජනම දුරු වී යනවා.

සංයෝජන දුරැවීම

සක්කාය දිවියි, විවිකිව්‍යා, සිලඛ්‍යත පරාමාස කියන සංයෝජන තුනම නැති වෙනවා. සක්කාය දිවියිය කියන මූලික සංයෝජනය සමගයි අනික් දෙකත් බැඳිලා පවතින්නේ. මෙය දුරු කළ කෙනාටයි රාග, ද්වේශ දුරු කරන්න තියෙන්නේ. එයා රාග ද්වේශ අනිවාර්යයෙන්ම දුරු කරනවා. මොකද ඒ සියල්ලම හටගන්නේ බොරු පදනමක් මත කියා දන්නා හෙයිනි. සක්කාය දිවියිය දුරු නොකර රාග ද්වේශ දුරු කරන්නට ගියාට වැඩික් නැහැ. සමාධි බලයෙන් දුරු වුනාට ආත්ම දාෂ්ටීය කැඩින්නේ නැහැ. ඒවා දුරු වන්නට මූලිකව සක්කාය දිවියිය දුරු කළ යුතුම වෙනවා.

ඒ බව තපාගතයන් වහන්සේ සංයුත් සරියේ දේවතා සංයුත්තයේදී වදාල සේක.

දෙවි කෙනෙක් බුදුරජාණන් වහන්සේගෙන් මෙසේ අසනවා, "ස්වාමීනි සසර දුකු වටහාගත් ජරා මරණ වලින් පිඩිත කෙනෙක් හිස

ගිනි ගත්තෙක් වගේ කාමරාග, පැවිස දුරු කිරීමට මහන්සිගත යුතු වෙනවා තේද්?" තංගතයන් වහන්සේ මෙසේ වදාරනවා. "සසර දුක වටහාගත් ජරාමරණ වලින් පිඩිත කෙනෙක් හිස ගිනිගත්තෙක් වගේ සක්කාය දිවියිය දුරුකිරීමටයි මහන්සි ගතයුත්තේ".

සක්කාය දිවියිය කියන්නේ කුමක්ද? රුප වේදනා සක්කාය සංඛාර වික්ක්කාණ තුළ මම කියන පැවැත්මක් තියෙනවා කියන එක. අපි සිතන්නේ කොහොමද?

මම රුප දැකිනවා, මම ගබඳ අහනවා, මට තිබෙන රුප පේනවා, මට තිබෙන ගබඳ ඇහෙනවා, ආදි වශයෙන් තේද්? හැම වේලේම මම කියන පදනම මතයි බාහිර ලෝකෙක් එක්ක එකතු වෙන්නේ. මගේ ඇස බාහිර රුපේ, තිබෙන රුප මගේ ඇහැව පේනවා. මගේ කන බාහිර ගබඳ, මගේ කනට බාහිර ගබඳ ඇසෙනවා. මගේ නාසය බාහිර ගද සුවද, තිබෙන ගද සුවද මගේ නාසයට දැනෙනවා. මගේ දිව බාහිර රස, තිබෙන රස මගේ දිවට දැනෙනවා. මගේ කය බාහිර පහස, තිබෙන පහස මගේ කයට දැනෙනවා. මගේ මනස බාහිර අරමුණු, තිබෙන අරමුණු මගේ මනසට දැනෙනවා.

හැම තිස්සෙම සිටින්නේ මම වටාමයි. මම වටා සිටින නිසාමයි මගේ යැයි, රුප ගබඳ ගන්ධ රස පහස අරමුණු පවතින්නේ. නමුත් ඇත්ත ස්වහාවය එය නොවෙයි. ඇසයි රුපයයි වික්කාණයයි එකතුවීමෙන් තමයි, රුපය දැකින්නේ. ඒ කියන්නේ පණ්ඩ්ව උපාදානස්කන්ධය හටගන්නේ. හේතුවිල වැඩපිළිවෙළකටයි හටගන්නේ. එතැන පවතින ක්‍රියාවලියට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ දැක්මක් කියලා. (දිවියියක්). දැක්මක් පමණි. නමුත් අපි හිතන්නේ දැක්කේ මම කියලයි. දැක්කේ මම නොවේ. දැක්මක් ඇති වුනේ. ඒ දැක්මත් එක්කමයි ඇස ආයතනයක් වුනේ. මම දැක්කා නොවේ. එතැන "මම" කියන වැඩපිළිවෙළක් තැ. ඒ වගේම කනයි ගබඳයයි වික්කාණයයි එකතුවීමෙන් ගබඳය අසනවා. පණ්ඩ්ව උපාදානස්කන්ධය හටගන්නවා ඒකට කියනවා ඇසීමක් කියලා. (සුතයක්). නමුත් අපි හිතන්නේ මම අසනවා කියලා. නාසයයි ගන්ධයයි වික්කාණයයි එකතුවීමෙන්, දිවයි රසයයි වික්කාණයයි එකතුවීමෙන්, කයයි පහසයි වික්කාණයයි එකතුවීමෙන් පංචාදානස්කන්ධ හටගන්නවා. ඒකට කියනවා දැනීමක් කියා.

(මුතයක්). දැනීමක් විතරය සිදු වුනේ. නමුත් අපි සිතන්නේ මටයි ගන්ධය දැනුනේ මටයි රසය දැනුනේ මටයි පහස දැනුනේ කියලා.

ඒ වගේම මනසයි අරමුණයි වික්සුජාණයි එකතුවේමෙන් පංචපාදානස්කන්ධය හටගන්නවා ඒකට කියනවා දැනගැනීමක් කියලා. (වික්සුජාතයක්). අපි හිතන්නේ කොහොමද? මමයි සිතන්නේ, මටයි තෙරෙන්නේ කියලා. මේ විදිහට හැම තිස්සෙම මූල්‍යවිතය යුරාවම “මම” ගෙන් තොර පැවැත්මක් අපට නැ. එනමුත් “මම” කියා දෙයක් ඒ කිසිම තැනක නැත. හේතුව්ල ක්‍රියාවක් පමණි ඇත්තේ. එනමුදු ඒ බව අපට තොවැටහේ.

මෙලෙස හේතුව්ල පැවැත්මක් මිස “මම” කියා දෙයක් මේ කිසිම තැනක නැත කියන දැකීමෙන්ම සක්කාය දිවිධිය දුරුවෙනවා. නමුත් මමත්වය මූලමනින්ම නැතිවෙන්නේ නැහැ. ඒකට අස්මීමානය දුරුවන්නට ඕනි. රහත්වන්නට ඕනි.

සෝතාපන්න කෙනාට තිබෙන්නේ, රහත් තොටු සේඛ හික්ෂුවට තිබෙන්නේ, මම කියන වැඩිපිළිවෙලක පැවැත්මක් නැත, කියන ප්‍රයාව විතරයි. මමත්වය දුරු වන්නේ නැහැ. මමත්වය දුරුවුනා නම් එයා නිදහස් වෙනවා.

මේ විදිහටයි සක්කාය දිවිධිය දුරුවෙලා යන්නේ. මේ සක්කාය දිවිධියත් සමගමයි අතිත් සංයෝජන දෙකත් බැඳී පවතින්නේ.

කුමක්ද විවිකිව්‍යාව කියන්නේ?

මෙයට විවිධ අරථකථන දේවී. එනමුත් බුදුරජාණන් වහන්සේ වඳාලේ කුමක්ද? දුරුවන සංයෝජනය කුමක්ද? දහම දකිනවිට දුරුවන්නේ කුමක්ද?

මැතකාලීන පොත්පත්වල අට තැනක සැකය කියා විස්තරයක් තිබෙනවා. බුදුන්, දහම්, සගුන්, සීලය, පටිවිව සමුප්පාදය ආදී තැන් ගැන සැකය දුරුවෙනවා කියලා.

බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන්නේ ඒ විදිහට තොවේයි.

බලන්න පහත බුදු විද්‍ය විභාග,

මැදුම් සහියේ මූල පණ්ඩාසකයේ සත්‍යාසව සුතුයේදී මේ විදිහට වදාල සේක. මම අතිතයේ හිටියද නැදේද? කෙසේ මම අතිතයේ සිටින්න ඇදේද? මම අනාගතයේ ඉන්නවද නැදේද? කෙසේ මම අනාගතයේ සිටිවිද? මම දැන් සිටිනවද නැදේද? මේ සත්ත්වය කොහොන්ද ආවේ? කොහොද යන්නේ කියන සැකයයි සංයෝජනය ලෙස දුරු වී යන්නේ.

මේ කියන්නේ කුමක් ද?

දහම් ස්වභාවය ගැන පවතින සැකයයි දුරුවන්නේ. මොකද? දහම් ස්වභාවයයි එයා අත්දකින්නේ. එතකොට ඒ සැකය දුරුවෙනවා. අතිතයේ හෝ අනාගතයේ හෝ වර්තමානයේ හෝ මම කියා කෙනෙක් හිටියද? ඉන්නවද? කියල සැකය දුරුවෙනවා. එයා දකින්නේ හැම වෙලේම හේතුවැල වශයෙන්. මම කියා දෙයක් දකින්නේ නැ. අතිතයේත් හේතුවැලමයි. අනාගතයේත් හේතුවැලමයි. දුන් දකින ආකාරයටමයි අතිතයට අනාගතයට ගලපා බලන්නේ. මම කියා දෙයක් එයා දකින්නේ නැහැ. ඒ නිසා අතිතයේ මම හිටියද? නැදේද? කියන ප්‍රශ්න එයාට නැහැ. අනාගත් මම ඉන්නවද? නැදේද? කියන ප්‍රශ්න නැහැ. මේ ඉන්න මම කොහොන්ද ආවේ? කොහොද යන්නේ? කියන ප්‍රශ්න නැහැ. බලන්න මේ ධර්මය කෙතරම්ම ලේස්සනා කියලා.

මෙහෙම දකින කෙනෙක් මම සේතාපන්න කරල රකවරණයක් දෙන්න හදනවද? නැහැනේ.

මේ විදිහටයි විවිකිවිඡා සංයෝජන දුරුවන්නේ. දහම් ස්වභාවය ගැන සැකයයි දුරු වී යන්නේ.

දහම් ස්වභාවය පෙන්වූ බුදුරජාණන් වහන්සේ ගැන මහුට සැකයක් තියෙනවද? ඒ මග වැඩු උතුම රහතුන් ගැන? ධර්මය කියන්නේ මේ දහම් ස්වභාවයටතේ. හේතුවැල දහම ගැන සැකයක් තියෙනවද? ඒ කිසිම සැකයක් නැහැ. නමුත් ඒ සියල්ලම දුරුවන්නේ හේතුවැල ලෙස දහම් ස්වභාවය දැකීමෙනුයි.

ඒ වගේම තමයි සිලබිත පරාමාසය. ඒකත් මේ සියල්ලම එක්ක බැඳිලයි තිබෙන්නේ. සිලය උපාදාන කරගන්නැ. සිලබිත සංයෝජනය දුරුවන්නේ කාවද? සේතාපන්න කෙනාටයි.

සේතාපන්න නොවූ කෙනෙකුට සිලඛ්‍ය පරාමාස සංයෝජන දුරු වී තිබෙනවද? නැහැ. මේ සංයෝජන කියන ඒවා එක වෙළාවකට තිබේ එක වෙළාවකට තැතිවන එකක් නොවේ. සක්කාය දිවියීය සමග සහමුලින්ම දුරුවෙනවා. නැවත හටගන්නේම නැහැ.

එහෙනම් සේතාපන්න නොවූ කෙනෙක් කුමන සිල් රක්කත් ඔහු එයට උපාදාන වී තැදුදු? පක්ෂ්‍ය සිලය, දස සිලය, අටසිල්, පැවිදි සිල්, උපසම්පදා සිල් කියන කුමන සිල් රක්කද ඔහු එයට උපාදාන වෙළඳී පවතින්නේ. එහෙනම් ඔහුගේ ඒ සිලය සිලඛ්‍ය පරාමාසයක්මයි. මොකද ඒක දුරුවෙන්නේ සේතාපන්න කෙනාවයි. අනිත් කෙනා රකින ඒ සිලය සිලඛ්‍යයක්මයි. කලින් පෙන්වු මිගසාලා සූත්‍රයේ සිල්වත් කෙනා දුගතියේ යන හැරී විස්තර කළා නේදු? ඒ ඇයි? එක සිලඛ්‍යයක්. නමුත් දුස්සිල කෙනා සූත්‍රයේ යනවා. එයාගේ තුවණ තියෙනවා. සේතාපන්න නොවූ කෙනා රකින සිලය සිලඛ්‍යයක් වන්නේ ඇයි? ඔහු එය රකින්නේ උපාදාන කරගෙනයි. නිවනක් හොයන්නේ සිලයෙන්. නමුත් ඒක එහෙම නොවයි. සිලයෙන් නිවනක් ලැබෙන්නේ නැහැ. සිලය උපකාර වන්නේ සමාධියකවයි. ඒ වගේම සිල් රකින්නේ තමා රක ගන්නයි. නමුත් සේතාපන්න වීමෙන් ඒක දුරු වෙනවා. මොකද? එයා සිලයෙන් නිවනක් හොයන්නේ නැහැ. එයා සිල් රකින්නේ සමාධියට උපකාර පිණිසයි. ඒකයි උපාදාන නොවුන සිලයක් එයා රකින්නේ. ඒකට කියනවා ආර්යකාන්ත සිලය කියලා. ආර්යකාන්ත සිලය කියන්නේ සිල්පද වලට නොවයි.

සේතාපන්න කෙනා පැවිදි වුවත් ගිහි වුවත්, ආර්යකාන්ත සිලය එකමයි. පැවිදි කෙනාට එකතුත් ගිහිකෙනාට තව එකතුත් නොවයි. ඒ විදිහට වෙනස් නොවන්නේම, සේතාපන්නවීම ප්‍රදාවේ ඇති දියුණුවක් මිස සිල්පද වල දියුණුවක් නොවේ. සේතාපන්න නොවූ ගිහි කෙනත්, සකඳාගාම් වූ ගිහි කෙනත් බ්‍රහ්මවාරී ජීවිතයෙන් තොරව ගිහිගෙදර තම අඩු සැමියන් සමග වාසය කරනවා. නමුත් උපසම්පදා හික්ෂුව ඒ සියල්ලෙන්ම වෙන්ව වාසය කරනවා. නමුත් දෙදෙනාගේම ආර්යකාන්ත සිලය සමානයි. රකින සිල්පද ආර්යකාන්ත සිලය වන්නේ නැ. එහෙමන්ම ගිහිකෙනාට වෙනමත් පැවිදිකෙනාට වෙනමත් බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා. සේතාපන්න කෙනා අතින්, කැබෙන සිලයක් කියන්නේ නැ. තුවණෙහි සිදුවන වෙනස්වීමට ගිහිපැවිදි වෙනසක් නැහැ. ඒ සිලය

ආරයකාන්ත සිලයයි. (සේතාපන්න කෙනා ගැන විස්තර කරන විට පැවැවිදී කෙනෙක් ගැනම නොකියන බව වටහාගත යුතුයි. ඒ විස්තරය ගිහිපැවැවිදී දෙදෙනාටම පොදු එකම කරුණක් වේ. ඒ වගේම ඩික්ඡා පද නොපනවපු බුද්ධ ගාසන වලත් මේ ආරයකාන්ත සිලය තිබුණා. ගොතම බුද්ධ ගාසනයෙක් මූල් වසර 20 තුළ ඩික්ඡා පද පැනවුයේ නැහැ. ඒත් මේ ආරයකාන්ත සිලයට පත් වූ ඇය සිටියා.)

සේතාපත්ති අංග

ආරයකාන්ත සිලය සේතාපත්ති අංගයක්. ඒක සේතාපන්න කෙනාගේ අංගයක් වන්නේ ඇයි? සිලබිත පරාමාසය දුරු වුන නිසා, එහෙම නැතිව සිල්පද වලට ආරයකාන්ත සිලය කියන්නේ නැහැ. මොකද සේතාපන්න කෙනා අතින් සිල්පද කැබේනවා.

අංගුත්තර නිකායේ තික නිපාතයේදී ඒ බව වදාලා. සේතාපන්න කෙනා අතින් ඩික්ඡා පද කැබේනවා. නමුත් නිරයගාමී වෙන්නේ නැහැ.

සේතාපන්න කෙනා පංච ආනන්තරීය පාපකරුමයි, නියත මිත්‍යා දැඩිවියයි ගන්නේ නැහැ. එයයි වෙන්නේ නැහැ කියා වදාරන්නේ. ආරයකාන්ත කියන්නේ, නොවෙනස් සුන්දර සිලයක් සේතාපන්න කෙනාට තියෙන්නේ. ඒ කියන්නේ එයා උපාදාන නොකරගත් සිලයක් රකින්නේ. ඒ ඩික්ඡා පද නොවේ. එයා රකින සිලයේ ස්වභාවය උපාදාන කරගන්නේ නැහැ. සිලබිත දුරු වූ නිසා උපාදාන කරගන්නේ නැතිව සිල් රකිනවා. ඒ ස්වභාවය ආරයකාන්ත සිලය". උපාදාන නොකර රකින සිලය කවදාවත් කැබේන්නේ නැහැ. දැඩිව අරගෙන සිල් රකින්නේ නැහැ. ඒ කියන්නේ සිලයෙන් නිවනක් හොයන්නේ නැ. සමාධියට උපකාර පිණිසමයි රකින්නේ. ඒ වාගේම 'භූජස්සේහි' කියලත් පෙන්වා දෙනවා. ඒ කියන්නේ, තව කෙනෙකුට ගැනී නොවුන දාසභාවයෙන් නිදහස් වුන, නිදහස් වූ ස්වාධීන කියන එකටයි. එයා රකින සිලය ගැනී නොවුන නිදහස් ස්වාධීන සිලයයි. අනිත් කෙනා සිල් රකින්නේ තමාට ගැනී වෙලා, තමාට රකගන්නටයි. සංසාරයේදී දුගතියට තමාට රගෙන යන්න ඇති බය නිසා තමාට ගැනී වෙලා, තමාගේ දාසයෙක් වෙළඳ සිල් රකින්නේ. නිදහස්ව ස්වාධීනව රකින්නේ නැහැ. හේතුවැල දහම දැකපු තුවණුත්තා තමාගේ බැඩිපිළිවෙළක් නැති බව වටහාගෙන නිදහස්ව ස්වාධීනව

නුවණුත්තන් ප්‍රශ්නයා කරන, සමාධියට උපකාරය පිළිසම සීලය රකිනවා.

මේ විස්තරය සංයුත් සගියේ නිදාන සංයුත්තයේ පක්ෂවහයවේර දෙසුම් හොඳට පැහැදිලි වෙනවා.

ආර්යකාන්ත සීලය තම් වූ ස්වභාවය කවදාවත් කැබේන්නේ නැහැ මිසක් සිල්පද කැබේන්නේ නැහැ නොවේ. සිල්පද කැබේනවා නමුත් කවදාවත් උපාදාන කරගත් සීලයක් රකින්නේ නැහැ.

සිල්පද සෝතාපන්ත කෙනා අතින් කැබේන වග විස්තර වන දෙසුම් කිහිපයක්ම බුද්ධ භාෂිතයෙන් හමුවෙනවා.

රතන සූත්‍රයේදී පෙන්වා දෙන්නේ පවි කරම සෝතාපන්ත කෙනා අතින් සිදු වෙනවා. නමුත් සගවන්නේ නැහැ. එයා සංවර වෙනවා. ඒ වගේම මැදුම සගියේ මූල පණ්ඩාසකයේ කේසම්බිය සූත්‍රයේදී අසාධාරණ ඇඟාණ යටතේදී තරාගතයන් වහන්සේ මෙසේ විස්තර කරනවා. සෝතාපන්ත කෙනා අතින් (නැගී සිටීමේ ආපත්ති) සිල් කැබේනවා. එසැනින්ම සංවර වෙනවා. හරියට පොඩි ලමයෙක් ගිණී අගුරක් අතින් අල්ලනවා වගේ. අල්ලපු සැනින් අත ආපස්සට ගන්නවා. ඒ විදිහටම සෝතාපන්ත කෙනා අතිනුත් සිල් කැඩිනහම එයා සංවර වෙනවා. මේ උපමාව තුළින් පැහැදිලි වන්නේ සගවන්නේ නැතිව ඉක්මණීන් විවෘත වන බවයි.

එනමුත් ආර්යකාන්ත සීලය තම් වූ ස්වභාවය කැබේන්නේ නැහැ. මොකද? ඒක භට ගන්නේ සීලබ්බතපරාමාසය නම් වූ සංයෝජනය දුරු වූ තිසයි. මේක සෝතාපන්ත කෙනා තුළ පිහිටන අංගයක්. මේක සමාදන් වෙලා රකින එකක් නොවේ.

ඒ වගේම ධර්මයේ ස්වභාවය දැකීමෙන්ම තරාගතයන් වහන්සේ ගැන නොසේල්වෙන පැහැදිමක් හටගන්නවා. ඒ උතුම් ධර්මය ගැන නොසේල්වෙන පැහැදිමක් හටගන්නවාත් සමග ඒ මග වචින ග්‍රාවක සගරුවන ගැන නොසේල්වෙන පැහැදිමක් හටගන්නවා. මේවා සෝතාපන්ත අංග. මේ එකක්වත් ග්‍රණ හිත හිතා ඇති කර ගන්න එවා නොවන බව දැන් හොඳටම පැහැදිලි වන්නට ඇති.

මේ ධර්ම ස්වභාවය පෙන්වා වදාල බුදුරජාණන් වහන්සේ මේ ගුණයන්ගෙන් යුතුයි කියලා තමාට පැහැදීම හටගන්නවා. මේ දහම නම් ඒකාන්තයෙන්ම මේ ගුණවලින් යුත්තමයි කියලා පහදිනවා. මේ දහම දැකපු අය මේ ගුණවලින් සෝභමානයි කියලා එයා දැකිනවා. ඒ තුළින් ඔහු තුළ ඒ සෝතාපන්න අංග ඇති වෙනවා.

සෝතාපන්න කෙනාට තවත් දෙයක් ඇති වෙනවා. ඒකට කියනවා ආරය නායාය ගැන නුවණ කියලා. ඒ ගැනත් විකක් විමසා බලමු.

ආර්ය න්‍යාය

සෝතාපන්න කෙනා තුළ හටගන්නා මේ නුවණ ගැන කතාවක් කෙරෙන්නේ නැහැ. අර අංග හතර පමණයි කතා කරන්නේ. නමුත් මේ කාරණය තමා එයාගේ ප්‍රධානම දේ. මෙය තමා එයා තුළ පිහිටන නුවණ. මේ ආරය ග්‍රාවකයා පටිච්චමුප්පාදය ගැන හොඳවම අවබෝධ කරගන්නවා. ඒ කියන්නේ හේතුවැල දහම ගැන නුවණ හටගන්නවා.

“ඉති ඉමස්මිං සති ඉදි හොති, ඉමස්සුප්පාදා ඉදි උප්පාජති, ඉමස්මිං අසති ඉදි න හොති, ඉමස්ස නිරෝධා ඉදි නිරුප්පිකිති”

මෙය ඇති කල්හි මෙය වෙයි. මෙය ඉපදිමෙන් මෙය උපදී, මෙය නැති කල්හි මෙය නැත. මෙය නිරුද්ධ වීමෙන් මෙය නිරුද්ධ වේ. එනම් අවිද්‍යාව ඇති කල්හි සංස්කාර ඇත. අවිද්‍යාව උපදිනවිට සංස්කාර උපදී. අවිද්‍යාව නැති කල්හි සංස්කාර නැත. අවිද්‍යාව නිරුද්ධවීමෙන් සංස්කාර නිරුද්ධ වේ. සංස්කාර ඇති කල්හි වියුද්ධාණය ඇති..... පෙ..... මෙලෙස අංග 12 කින් යුතු පටිච්චමුප්පාදය වෙන වෙනම එකිනෙකට උපකාර වන ආකාරය හේතුවැල වශයෙන් වටහා ගන්නා නුවණ ඔහුට පවතී. මේ විදිහට හේතු නිසාම එල හටගන්නා ආකාරය ගැන නුවණ ඇත. එම නුවණ ඇති නිසයි කිසිදු සංස්කාරයක් නිතිය, සුබ, ආත්ම වශයෙන් නොගන්නේ. යම් මොහොතක සිහිය ඇති වන්නේ ද එවිට තමාගේ නුවණ වීරිය තුළින් සංස්කාරයන්හි යථාරථයට සිත පිහිටුවනවා. එම නිසාමයි ඔහුට ලෝකයේ අරුබුද්‍යයක් නැතිව සුවසේ ජ්වත් වන්නට පුළුවන් වන්නේ.

ඝර්මයේ හැසිරෙන්නා ඝර්මය විසින්ම රකගන්නේ ද මෙලෙසටයි. මෙලෙස රකගන්නේ කුමක්ද? තමාට අකුසල් වන්නට ඉඩදෙන්නේ නෑ. ඒකයි ආනන්තරිය පාපකර්මය ඔහු අතින් සිදු නොවන්නේ. ඒ වගේම බාහිර ගැටළ ඉදිරියේදී ඔහුට සතුටින් ඉන්නටද පූජාවනි. ඝර්මයන්හි ඇත්ත ස්වභාවයට සිහිය පිහිටි ගමන් සතුටින් සිටින්නට හැකි වේ. සැබැවට ඝර්මයේ හැසිරෙන කෙනාව ඒ දහම විසින්ම රකිතවා නොවේ ද?

මෙත් මේ පරිව්වසමුප්පාද අංග ඒ ඒ ප්‍රත්‍ය මූල් කරගෙන හටගන්නා හැටින්, ඒ ඒ ප්‍රත්‍ය නැතිවීමෙන් නැතිවන හැටින් තුවණීන් විමසා වටහාගන්න මහන්සි ගන්න. එය වැටහෙන විට දහම දකින කෙනා තුළ බුදුන්, දහම්, සගුන් ගැන පැහැදිම ඇති වේ. ආර්යකාන්ත සිලය ඇතිවේ. මේවා කිසිවක් සිතමින් ඇති කරගෙන සේතාපන්න විය නොහැකිය. මෙලෙස ආර්ය නායාය සේතාපන්න කෙනාගේ තුවණක් යන වග සංයුත් සරියේ තිදාන සංයුත්තයේ පක්ෂ්වහයවේර දෙසුමේ මනාව පැහැදිලි කොට ඇත.

මෙලෙස තුවණ හටගැනීම නිසාම එම ආර්ය ග්‍රාවකයා තුළ ආර්ය සත්‍ය හතර ගැන සත්‍ය ක්‍රාණය ඇති වේ.

ආර්ය සත්‍ය ගැන හටත්නා සත්‍ය ක්‍රාණය

සේතාපන්න කෙනා සම්මාදිවිධියට බැස ගන්නා බව තථාගතයන් වහන්සේ පෙන්වා වදාලා. සම්මා දිවිධියට බැස ගන්නවා යැයි පවසන්නේ වතුරාර්ය සත්‍ය ගැන ඇති වන සත්‍ය ක්‍රාණයටයි. ඔහු මේ සත්‍ය හතරම ඇත්තක්ම බව තමා තුළින් අත් දකිනවා. එම නිසයි ඔහුට සම්මා දිවිධිය ඇති වන්නේ.

දුක යනු අවබෝධ කළ යුතු සත්‍යයක් බව තුවණ හට ගන්නවා.

දුක හට ගැනීම යනු ප්‍රහාණය කළ යුතු සත්‍යයක් බව තුවණ හට ගන්නවා.

දුක නැතිවීම යනු සාක්ෂාත් කළ යුතු සත්‍යයක් බව තුවණ හට ගන්නවා.

දුක නැතිවන මග යනු වැඩිය යුතු සත්‍යයක් බව තුවණ හට ගන්නවා.

අද බොහෝ වෙළාවට උත්සාහ කරන්නේ දුක දුරු කිරීමටයි. නිවන ලබාගැනීමටයි. නමුත් හේතුව්ල වශයෙන් යථාර්ථය දකුපු

කෙනා උත්සාහ කරන්නේ දුක ප්‍රභාණයටත් නිවන ලබා ගැනීමටත් නොවයි. මහු තමා තුළින්ම දූනගන්නවා දුක කියන්නේ අවබෝධ කළ යුත්තක් මිස ප්‍රභාණය කළ යුත්තක් නොවන වග.

දුක ප්‍රභාණය කරන්නට උත්සාහ කරන්නේ “මම” රකශැතීමටයි. තමාට සතුව තැනක තබන්නටයි. නිවන් ලබාගෙන තමාට නිවන් සුවය දෙන්නට ඔහු උත්සාහ කරන්නේ.

ඒ නමුත් දිවියී සම්පන්න පුද්ගලයා දුක දුකක් බවම අවබෝධ කරගන්නවා. දුක, හේතුවක් නිසාමයි හේතුවක් මතමයි පවතින්නේ. එම නිසා ඔහුට තුවණ හටගන්නවා දුක හටගන්නා හේතුව දුරු කළ යුතුයි කියලා. අමුතුවෙන් නිවනක් වෙත යන අදහසක් නැහැ. හේතු නැතිවීමෙන් නිවීම සිදුවන බව ඔහු දීන්නවා. එයට දුන් මග වඩන්න ඕන බවත් ඔහු දීන්නවා. මුලින්ම සම්මා දිවියීය හටගන්නේ සේතාපන්න කෙනාටයි. ඔහුට තමා මග වැඩිය යුතුයි කියන තුවණ හටගන්නේ. ඔහු තමයි නිවැරදිවම තේඛාට දුරු කරන මාර්ගය සිල සමාධි ප්‍රඥා වශයෙන් පුරුදු කරන්නේ. ඔහුටයි කළ යුතු වැඩික් තියෙන්නේ.

ආරය සත්‍ය, සත්‍යක්ම බව දැකපු දිවියී සම්පන්න පුද්ගලයාටයි තේඛාට ප්‍රභාණයට, නිවන සාක්ෂාත් කිරීමට මග වඩන කෘත්‍ය ක්‍රාණය කියාත්මක කළ හැකි වන්නේ. ඔහුටයි කළයුතු වැඩි පවතින්නේ.

සම්මා දිවියීය ඇති වී මග වයිම.

“සිලෙ පතිචියා නරෝ සපයුදුදා, විත්තං පයුදුයුදුව භාවය…….” ආදී වශයෙන් සංයුත්ත සරියේ දේවතා සංයුත්තයේදී ජටා සුතුය තුළින් තථාගතයන් වහන්සේ පෙන්වා වදාලේ ප්‍රඥාවන්ත කෙනා සිලයේ පිහිටා සිතත් ප්‍රඥාවත් වඩයි කියලා. නිවැරදිවම මාර්ගය පුරුදු කිරීම ගැන කතා කරන්නට හැකි වන්නේ මගට බැසගත් සේතාපන්න කෙනාටයි.

මැදුම් සරියේ මූලපණ්ණාසකයේ දෙවන සුතුය වන සබ්බාසට සුතුයෙන්ද ඒ බව වටහා ගත හැකි වේ. සියල් ආගුවයන් දුරු කිරීම ගැනයි එතැනදි පැහැදිලි කරන්නේ. මුලින් දුරු කළ යුත්තේ දර්ශනයෙන් ප්‍රභාණය වන ආගුටයි. දර්ශනය කියන්නේ ප්‍රඥාවෙන්

යරාරුවය දැකිමයි. එලෙස දුරු වන්නේ සක්කාය දිවියි, විවිකිවිතා, සිලබ්බත පරාමාපයන්ය. ඉන් පසුවයි සංවරයෙන්, ඉවසීමෙන්, පරිහරණයෙන්, දුරු කිරීමෙන්, මගහැරීමෙන්, හාවනාවෙන්, දුරු කරන ආගුව ගැන පෙන්වා දෙන්නේ. හාවනාවෙන් දුරු වන ආගුව දුරුකිරීම හැරියට පෙන්වා දෙන්නේ බොජ්කඩ්ග වැඩිමයි. මූලින්ම බොජ්කඩ්ග වඩින්නට හැකිවෙන්නේද සෝතාපන්න කෙනාවයි.

තව දුරටත් මෙය පැහැදිලි කරගැනීම සඳහා සංපුත් සහියේ මහාවර්ගයේ ඇති උදායි සූත්‍රය ගැනත් බලන්න ප්‍රථමන් වෙනවා. උදායි ස්වාමීන්වහන්සේ, හාගාවතුන් වහන්සේට මෙසේ පවසනවා, “ස්වාමීනි, පෙර ගිහි කළ මා තුළ හටගත් ගුද්ධා මාතුයෙන් ප්‍රේම මාතුයෙන් හා පවත ලැංඡ්ජා හය දෙක නිසා පැවිද වුති. පැවිද වු විට තරාගතයන් වහන්සේ මෙසේ පැවුසු සේක. මෙයයි රුපය, මෙයයි රුපයේ හටගැනීම, මෙයයි රුපයේ නැතිවීම. මෙයයි වේදනාව, මෙයයි වේදනාවේ හටගැනීම, මෙයයි වේදනාවේ නැතිවීම, මෙයයි සඹ්ද්සුව, මෙයයි සඹ්ද්සුවේ හටගැනීම, මෙයයි සඹ්ද්සුවේ නැතිවීම. මෙයයි සංස්කාර, මෙයයි සංස්කාරයේ හටගැනීම, මෙයයි විඹ්ද්සුණය, මෙයයි විඹ්ද්සුණයේ හටගැනීම, මෙයයි විඹ්ද්සුණයේ නැතිවී, යනාදිය වශයෙනි. එවිට මම පංච උපාදානස්කන්දය උඩියරිකරු කරමින් හොඳට විමස විමසා බැඳුවෙමි. එසේ තුවණීන් විමසන විට, මෙය දුකයැයි යරාරුව වශයෙන් අවබෝධ කළමි. මෙය දුක හට ගැනීම යැයි යරාරුව වශයෙන් අවබෝධ කළමි. මෙය දුකේ නැතිවීම යැයි යරාරුව වශයෙන් අවබෝධ කළමි. මෙය දුකේ නැතිවන මග යැයි යරාරුව වශයෙන් අවබෝධ කළමි. එවිට ස්වාමීනි, මම ධර්මයට බැසුගත්තෙමි. මාර්ගයද මට ලැබුන්ය. එවිට මම ඒ මාර්ගය ඒ ඒ ආකාරයෙන් පුරුදු කරන විට ආගුව ක්ෂය වී අරහත් වූයෙමි. ස්වාමීනි, සති සම්බොජ්කඩ්ග මාහට ලැබුන්ය. එය මම බහුල වශයෙන් පුරුදු කරන විට ආගුව ක්ෂය වී අරහත් වූයෙමි. ස්වාමීනි, ධම්ම්විවය සම්බොජ්කඩ්ගය... වේරිය සම්බොජ්කඩ්ගය... ප්‍රීති සම්බොජ්කඩ්ගය... පස්සද්ධී සම්බොජ්කඩ්ගය.... සමාධි සම්බොජ්කඩ්ගය.... උපේක්ඛා සම්බොජ්කඩ්ගය....”

බොජ්කඩ්ග මනසින් සිත සිතා වඩා සමාධියක් තොවයි. මූලින් සඳහන් කළ අනිමිත්ත සුජ්ද්සුත අප්පණීහිත ආදි සමාධි ලෙසටම, තමා දුකපු යරාරුවයට සිහිය පිහිටුවා ගෙන එය තුළ සිට

වඩන දෙයකි. යථාර්ථය තොදුකපු කෙනෙකුට බොත්කංග වඩන්නට පැහැලි.

බොත්කංග වැඩිම තුළින් හටගන්නා සමාධියයි, නිවන් මග පිණිස උපකාරීවන සම්මා සමාධිය වන්නේ. ඒ වග පහත දෙසුම්න් පැහැදිලි වේ.

අංගුත්තර නිකායේ වතුක්ක තිපාතයේ සමාධි භාවනා දෙසුම තුළ මෙය පැහැදිලි වේ. සමාධි භාවනා හතරක් තිබෙනවා. පළමු එක මේ ජීවිතයේ සැපසේ වාසය කිරීමට උපකාර වන සමාධිය. එනම් ධ්‍යාන සතරයි. අනිත් සමාධිය දිඛ වක්බූ ආදී ඇඟාණ දරුණු ඇති කරගන්නට උපකාර වෙනවා. එනම් ආලෝක සක්සේකාව මෙනෙහි කිරීමෙන් හටගන්නා සමාධිය. අනිත් එක වන්නේ දැනගෙනම වේදනා, භදුනාගැනීම්, විතර්කයන්, සිදුකිරීමයි. එය උපකාර වන්නේ සති සම්ප්‍රද්‍යෝගිය ඇති කර ගැනීමටයි. අවසාන වශයෙන් ආශ්‍රුව ක්ෂය කිරීමට උපකාර වන සමාධිය පෙන්වා දෙනවා. එනම් පංච උපාදානස්කන්ධයන්හි හටගැනීම නැතිවීම දැකිම තුළින් හටගන්නා සමාධිය.

මෙලෙස පෙන්වා දුන් දේශනය තුළින් හොඳවම එය පැහැදිලි වන්නට ඇතු. ඒ වගේම මැදුම් සරියේ එන මහා සළායනතික, මහා වත්තාරිසක ආදී දේශනා තුළත් ඒ බව හොඳවම පැහැදිලි වෙනවා. යමෙක් ඇසෙහි යථාර්ථය දකින විට සිතෙහි යම් එකගත්වයක් ඇති වේද එය සම්මා සමාධියයි.

මේ සමාධිය සැම මොහොතකම ලබාගත තොහැකි දෙයකි. එය කළකදී පමණි ඔහු ලබන්නේ. එම නිසා එයට සාමයික විමුක්තිය යනුවෙන් තරාගතයන් වහන්සේ පෙන්වා දෙනවා. රහතුන් පමණි අසමයික විමුක්තිය ලබන්නේ. සේබ හික්ෂුව එම විමුක්තිය කළකදී පමණක් ලබන නිසාවෙනි ඔහු තුළ කෙලෙස් පවතින්නේ. කරමාන්ත කිරීම, පිරිසේ ඇලී වාසය කිරීම, අධික ලෙස නිදා ගැනීම, කරා බස් කිරීමේ ඇලී සිටින සේබ හික්ෂුවකට එම සාමයික විමුක්තිය ලබාගැනීම බොහෝම අසිරුය. ඒ බව බග්ග විසාණ සුතුයේදී තරාගතයන් වහන්සේ පෙන්වා වදාල සේක. මෙලෙස කියන විට සිතට යම් වකිතයක් ඇති වන්නට ඉඩ ඇතු. මන්ද යත් බග්ග විසාණ සුතුය පසේ බුදුවරු ගැන පවසන්නක් බව අටුවාවේ සඳහන්ව ඇතු.

එනමුදු සුත්ත නිපාතය තුළ ඇති බග්ග විසාණ සුතුයේ කිසිම තැනක පසේ බුදුවරු ගැන එකම වදනක්වත් සඳහන්ව නැත. ඒ තුළ ඇත්තේ තථාගතයන් වහන්සේගේ ග්‍රාවක හික්ෂුව ගැනම සඳහන් වන කරුණු බව හොඳට නුවණ යොමා අධ්‍යනය කළහොත් ප්‍රයාවන්ත අයට පසක් කර ගත හැකි වේ. ඒ ගැන නුවණැත්තේ සිතා බලත්වා!

සංයුත් සරියේ එන ගෝධික සුතුයේදීද සාමයික විමුක්තිය ගැන සඳහන් වේ. එම ගෝධික හික්ෂුව සාමයික විමුක්තියට සමවැද ගෙල සිද ගැනීමෙන් පිරිනිවන් පා වදාල සේක.

නමුත් විදරුගනාවන් උපාදාන කරගැනීමෙන් පිරිනිවන් පැමට නොහැක. ම්‍රේත්ම නිකායේ උපරි පන්නාසකයේ ආනෙක්ස්ත සජ්පාය සුතුය තුළින් ඒ කරුණ හොඳින් පැහැදිලි වෙනවා. ඒවාගේම ආනන්ද ස්වාමින් වහන්සේ පළමු ධර්ම සංගායනාවට සහභාගිවීම පිණිස උපාදාන කරගත කොපමණ විරයය කළත් නිවීම සාක්ෂාත් කළ නොහැකි විය. එය අතහැරුණු සැනින් තිදහස් විය. ගෝධික ස්වාමින් වහන්සේ සාමයික විමුක්තියට සමවැද එහිද යථාරථය දැකිමින් සියලු උපාදාන අතහැරුණ විටය පිරිනිවන් පා වදාලේ. බොජ්කඩ්ග ඇතිකරගතිමින් එය තුළ වාසය කරමින් එහිද සත්‍ය දකිනවිට “මාරග අංගයක් පිණිස පමණක්” හේතුවන බොජ්කඩ්ග වැඩෙමින් එයත් උපාදාන නොකරගන්නා විට නිවීම සාක්ෂාත් වන බව සතිප්‍රවාන සුතුයේ බොජ්කඩ්ග උනුපස්සනාවේත්, ආනාපානසති සුතුයේත්, සතිප්‍රවාන සුතුයේත් පැහැදිලි කර ඇත. මේ සාමයික විමුක්තිය සත්‍ය දකිනවිට පමණක් ඇතිවන්නක්. සත්‍ය ප්‍රයාව තුළින් අත්දකින විට ඇතිවන විමුක්තියක්.

මෙයින්ද පැහැදිලි වන්තේ එම සාමයික විමුක්තිය තමන්ට ඕන විදිහට ලබාගත නොහැකි බවයි. යථාරථය දුකපු කෙනෙනකට අදාළ හේතු සකස් වන විට සතිය විරිය නුවණ වැඩෙන විට එම විමුක්තිය ස්පර්ශ කිරීමට හැකි වෙයි. එලෙස එම විමුක්තිය තමා කැමැති පරිදි නොලබන හෙයින් ඔහුට දුකසේමය වාසය කරන්නට වන්තේ. එම තිසයි තථාගතයන් වහන්සේ මේ ජ්‍රේතේ සැපයේ වාසය කිරීම පිණිස බ්‍යාන හාවනා ගැන පෙන්වා වදාලේ. එම සමාධිය පිණිසයි සිලයක පිහිටා ගත යුත්තේ. (මෙය යම් වැඩිපිළිවෙළක් මිස සියලු සේබ හින්ෂුන්ට පොදු නොවේ.) එවිට සේබ හික්ෂුව ඉතාම සතුවින් ධර්ම

මාර්ගයේ ගමන් කරයි. ඔහු කය වචනය සංවර්ත කරගෙන සීලය ඇතිකරගනී.

කාම සිතුවිලි, ව්‍යාපාද සිතුවිලි, විභිංසා සිතුවිලි දුරු කරමින් සමාධිය දියුණු කරයි. එසේ කරන සැම දෙයක්ම නිවන්මගට උපකාර වෙයි. මන්ද යත් ඔහු නිවන් මගට බැසගෙන ඇති හෙයිනි. අනික් කෙනෙක් එය කළාට එය නිවන් මගට උපකාරී නොවෙයි. එය තමාට මතු මත්තෙහි සැප විපාක පිණිස පමණක් උපකාරී වෙයි.

ඒ වගේම එම හික්ෂුව ආත්ම දාශ්ටිය දුරුවන අයුරින් සැම ක්‍රියාවක් කෙරෙහිම සිහිය පවත්වයි. සැම ක්‍රියාවකටම සිහිය පවත්වන විට ආත්ම දාශ්ටිය කැබෙන අයුරින් නිවන් මග වැඩෙයි. අනික් කෙනා කරන්නේ ක්‍රියාවට සිහිය පවත්වනවා නොව සිහියෙන් ක්‍රියා කිරීමයි. එතන ආත්ම දාශ්ටිය තිබෙනවා. සිහියෙන් කරන්නෙක් සිටිනවා. එනමුදී ඒ තුළින්ද අක්සලයට නොගොස් සිත සමාධිමත් වෙනවා. නමුත් ආත්ම දාශ්ටිය කැබෙමින් නිවන් මග වැඩෙන්නේ නැහැ. ක්‍රියාවට සිහිය පැවත්වීම තුළිනුයි එලෙස ආත්ම දාශ්ටිය කැබෙන්නේ. ඒ තුළ කරන්නෙක් නැත. ක්‍රියාවක් පමණ තිබෙන්නේ.

මේ පෙන්වා දුන් සියලුම දහම් කරුණු වටහා ගැනීමට නම් තමා තුළ සැළවී තිබෙන නුවණ අවදි කරගෙන ස්වාධීන වින්තනය මෙහෙයවා බැලිය යුතුයි. පරාධින වින්තනයකට ගැනී කෙනෙකුට එය කළ නොහැකියි. සත්ත්ව පුද්ගල සම්මුතියෙන් තොරව හේතුවැල ධර්මය ගැන කියුවෙන (ගුනුතා ප්‍රතිසංස්ක්ත) උතුම් බුද්ධ හාමිතය අධ්‍යානය කරමින් තමන්ගේ වින්තනය එයට යොමුකළ විට තමාටම ඒ දහම් නිවැරදිවම පසක් වනු ඇත. එවිට යථාර්ථය දැක මේ දහම් මග වැඩීම කළ හැකි වේ.

මේ පෙන්වා දුන් විවරණයෙන් තමාගේ නුවණැස අවදි කරගෙන සත්ත්ව පුද්ගල සම්මුතියෙන් තොරව හේතුවැල ධර්මය ගැන කියුවෙන (ගුනුතා ප්‍රතිසංස්ක්ත) ගැහුරු බුද්ධ හාමිත තුළ අන්තර්ගත මහානීය අර්ථවලින් හෙබි දෙසුම් වටහා ගෙන ඒ තුළින් යථාර්ථය තේරුම් ගෙන නිවීම පිණිසම තම තම නැණ පහන් දළ්වා ගැනීමට මෙම දහම් විවරණය උපනිශ්චය වේවා!!!

සාදු! සාදු!! සාදු!!!

ජොඩ්ලයේ බෙඟ හැරීම ජන්තිස්සි.

ප්‍රජාවනතිකිත්වට නැණු තහන දැඳුවනහට

සත්‍යයෙහි අරුණෝදය

ප්‍රජා ප්‍රජාවේ අනෝධය්සි ස්වාමීන් වහන්සේ

පිටත අහස් කුස තුළ
නිර්වාණ හිරු මකුල තියාගෙන
ගාස්වත උච්චේද මතවාද දුරාගෙන
සෙව්වේ නිවනමය පතාගෙන
බොහෝ දෙන කියු දෙය අසාගෙන
නේක කුමයන් යොදාගෙන
සඳවා පලුවිය ගෙය යැයි සිතාගෙන
මුණිදහම ලොව පවතින
ධර්මයන්හි ස්වහාවය දැනගෙන
දිරිධ සුත මූත වික්ද්‍යාත ගැන
අතම්මය ගුණය අති කරගෙන
රහතුන් වැඩි සංඛී මග ගැන
සත්‍යයෙහි අරුණෝදය උදාවිනා